

සමූහය

2026 ජනවාරි - මාර්තු
45 වේලාව 1-3 කලාපය

රු. 80/-

SECURE
TRANSACTION
LAYER

තනනම් පිරිමිඬ යෝජනා ක්‍රමවල කතන්දරය
ඉගෙන ගනිමු, ඒවායින් වැළකෙමු

දැනුවත් වන්න, ඩිජිටල් මූල්‍ය වංචාවල
ගොදුරක් නොවන්න

මොකක් ද මේ මූල්‍ය බුද්ධි ඒකකය

පිරිමිඬ උගුලට හසු නොවෙමු

අනවසර තැන්පතු භාරගැනීම
එය සිදුවන ආකාරය සහ එය
නීතිවිරෝධී වන්නේ ඇයි?

අනවසර මුදල් ව්‍යාපාර සහ ව්‍යාජ
ආයෝජන යෝජනා ක්‍රම



ශ්‍රී ලංකා මහ බැංකුව
සන්නිවේදන දෙපාර්තමේන්තුව

ISSN 1391-3697

තහනම් පිරමිඩ යෝජනා ක්‍රමවල

කතන්දරය ඉගෙන ගනිමු ඒවායින් වැළකෙමු

වරුණ විකුම්සිරි
ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ
මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව



පුවි කතාවක්

දිනක් මා හමු වූ මගේ මිතුරියක් ඇය රැකියා පුහුණුවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමේ දී මුහුණ දුන් අත්දැකීමක් ගැන මගෙන් එක්ක මෙහෙම කිවවා.

“ඒගොල්ලෝ මගෙන් ඇහුවා ඔයාට පඩිය කීයක් විතර ඕනෙද? කියල මං ළඟදි කැමිපස් එකෙන් පාස් අවුට් වෙච්ච කෙනෙක් හින්දා “මට හැත්තෑපන්දාහක් විතර ඇති” කියලා මං කිව්වා. එතකොට ඒගොල්ලෝ ඇහුවා “අයියෝ ඕක මොකක්ද, මාසෙකට ලක්ෂයක් විතර ගෙදර ඉඳන් හොයන්න කැමති නැද්ද?” කියලා. එතකොට මං ඇහුවා “ඒ කොහොමද එහෙම කරන්නෙ” කියලා. ඒගොල්ලෝ කිව්වා “ඔයා ලක්ෂ දෙකක් දීලා අපේ ව්‍යාපාරයට එකතු වෙන්න” කියලා. මම ඇහුවා “වෙන මොනවද කරන්න ඕනේ” කියලා. “ඔයා වෙන මොකුත් කරන්න ඕන නෑ. ලක්ෂ දෙක ගානේ දීලා බැඳෙන්න කැමති තව තුන් දෙනෙක් හොයා දෙන

එක විතරයි කරන්න ඕනේ. එතකොට ඔයාට ලක්ෂය ගානේ මාසෙකට ගෙවනවා කියලා” ඒ අය කිව්වා.

මේ කතාව ඇහුවම මට තේරුණා මගේ මිතුරිය තහනම් පිරමිඩ යෝජනා ක්‍රමයකට අහුවෙන්න තමයි යන්නෙ කියලා. ඒ කියන්නෙ මේ ලිපියෙ මාතෘකාවෙ තියෙන ආකාරයට ම ලංකාවෙ නීතියෙන් තහනම් කරපු පිරමිඩ යෝජනා ක්‍රමයකට පුද්ගලයන් බඳවා ගන්න කරන උපක්‍රමයක් තමයි ඔය රැකියා පුහුණුවට අදාළ සිද්ධිය. හොඳට බලන්න මගේ මිතුරියට මාසෙකට රුපියල් ලක්ෂය ගානෙ දෙන්න එයා මුලින් ලක්ෂ දෙකක් ගෙවන්න ඕනෙ. තව ලක්ෂ දෙක ගානේ දෙන තුන් දෙනෙක් හොයලා දෙන්නත් ඕනේ. මේකෙ තේරුම හතර දෙනෙක් එකතු වෙලා ලක්ෂ අටක් දුන්නම මුලින් බැඳීච්ච එක්කෙනාට ලක්ෂයක් ගෙවනවා. මේ විදිහට අලුතෙන් බැඳෙන අයට ලක්ෂය ගානෙ ගන්න නම් තව ලක්ෂ දෙක ගානෙ ගෙවන තුන්දෙනා තුන්දෙනා



හොයලා දෙන කියනවා. ඒ කියන්නේ මුලින් බැඳිව සමාජිකයන්ට ලබා ලබා දෙන්නේ පසුව එකතු වන සාමාජිකයන්ගේ දායක මුදල්වලින්. මෙතන දී පැහැදිලි ව ම කියන්න ඕනේ අලුතෙන් පිරිස බඳවා ගන්න එක මත ප්‍රතිලාභ ගෙවනවානම් හෝ ඉන්න අයගේ දායක මුදල් වැඩි කිරීම මත ප්‍රතිලාභ ගෙවනවානම් එවැනි යෝජනා ක්‍රමයක් තහනම් පිරිමිඩ යෝජනා ක්‍රමයක් වන බව. මෙහි දී ඔබ දැන ගන්න ඕනෙ මෙවැනි ව්‍යාපාරවලට අලුතෙන් සාමාජිකයන් එකතු වීම ඉතා ම කෙටි කාලයක් ඇතුළත නතර වෙන බවක් එහෙම නැත්නම් දිගින් දිගට ම දායක මුදල් වැඩි කරනවා නම් ඉන්න සාමාජිකයන්ට තමන්ගේ දායක මුදල් ගෙවීමට නොහැකි වන බවත්.

මේ ක්‍රමයක් හෝ හේතුවක් හින්දා පිරිමිඩ ආකාරයට ව්‍යාප්ත වෙන මෙම යෝජනා ක්‍රම ඉතා ම ඉක්මනින් කඩා වැටෙනවා. ඒ බව දන්න, මේ යෝජනා ක්‍රම පවත්වාගෙන යන අය එහෙම කඩා වැටෙන්න කලින් සල්ලි ටිකක් අරගෙන පැනලා යනවා. එතකොට ඔබට වෙන්වෙ ඔබේ මුදලුත් නැතිවෙලා ඔබ මෙම ව්‍යාපාරයට සම්බන්ධ කරගත්ත පුද්ගලයන්ගේ සල්ලිත් නැතිවෙලා අන්තිමට ඔබේ ආර්ථිකයත් කඩා වැටිලා ඔබේ හිත මිත්‍රාදීනුත් නැතිවෙන එක. ඒක නිසා මෙවැනි කිසිම තහනම් පිරිමිඩ යෝජනා ක්‍රමයකට මොනම ආකාරයකින්වත් සම්බන්ධ වෙන්න එපා.

කතා දෙකක් හෑ පිරිමිඩ යෝජනා ක්‍රම තහනම්

මෙම ලිපියේ අරමුණ වන්නේ තහනම් පිරිමිඩ යෝජනා ක්‍රම පිළිබඳව දැනුවත් කිරීමයි. ඒකෙන් ම තේරෙනවා අපි කතා කරන්න යන්නෙ තහනම් කරපු දෙයක් ගැන බව. ඒ කියන්නෙ බැංකු පනතට අනුව තහනම් පිරිමිඩ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම, මුදල් යෙදවීම, කළමනාකරණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, පවත්වාගෙන යෑම ආදී සියල්ල නීතිය මගින් තහනම් කරන ලද (නීති විරෝධී) කටයුතු කියන එකයි. මේ අනුව ඔබ දැනගත යුතුයි පිරිමිඩ යෝජනා ක්‍රමයකට මොනයිම් හෝ ක්‍රමයකින් සම්බන්ධ වීම අපරාධමය වරදක් වන බව. ඉහත නීතිය අනුව ම ඔබ නොදැනුවත් ව මෙවැනි අපරාධයකට සම්බන්ධ වෙලා තියෙනවා නම් ලක්ෂ දහයක් දක්වා දඩ මුදලක් නියම කිරීමට හරි අවුරුදු තුනක් දක්වා සිරදඬුවමකට ලක් කිරීමට හරි නැත්නම් මේ දඩ මුදල් හා සිරදඬුවම යන දෙකට ම යටත් කිරීමට අධිකරණයට බලය තියෙනවා. ඔබ දැනුවත් ව කෙනෙකුට හානි කිරීමේ අරමුණින් මෙවැනි

ව්‍යාපාරයකට සම්බන්ධ කරගත්ත නම් ඉහත සිරදඬුවම සහ දඩ මුදල මීට වැඩිය බරපතල වන බව මතක තියාගන්න. ඒක හින්දා මොන පොරොන්දු දුන්නත් පිරිමිඩ යෝජනා ක්‍රම එක්ක නම් සම්බන්ධ වෙන්න එපා. මොකද කතා දෙකක් නෑ. ඒවා ලංකාවේ නීතියෙන් තහනම් වගේ ම සමාජය ඉදිරියේ අපකීර්තියකට ලක්වියහැකි අපරාධමය වැරදි වන නිසා.

අස් බැන්දුම්

කලින් පැහැදිලි කලා වගේ කොච්චර නීති රීති තිබුණත් පිරිමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන එක තහනම් කරලා තිබුණත් මේ වගේ තහනම් වැඩ කරන අය මිනිස්සුන්ගේ කනෙන් රිංගන්න විවිධ උපාය උපක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේ ප්‍රෝඩාවලින් ගැලවෙන්න ඔවුන් යොදන උපක්‍රම කිහිපයක් පිළිබඳ දැනුවත් වෙමු. කෙටි කාලයක් ඇතුළත අධික ලාභ පොරොන්දු වීම, නළු නිලියන්, ක්‍රීඩකයන් වැනි ප්‍රසිද්ධ චරිත ලවා පිරිමිඩ යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කිරීම, මෙම ලිපියේ මුලින් සඳහන් කලා වගේ රැකියා පුහුණු ලබාදෙන මුඛාවෙන් මුදල් එකතු කිරීම, භාණ්ඩ විකුණන මුඛාවෙන් මුදල් එකතු කිරීම, වෙළෙඳ දැන්වීම් “කලික” කිරීම මුඛාවෙන් මුදල් එකතු කිරීම, ක්‍රීට්ටා මුදල්වල ආයෝජනය කරන මුඛාවෙන් මුදල් එකතු කිරීම, වැවිලි කටයුතුවල ආයෝජන ලෙසින් මුදල් එකතු කිරීම ආදී උපක්‍රම කීපයක් ලෙස පෙන්වලා දෙන්න පුළුවන්. මේ හැම එකක දී ම සිද්ධ වෙන්නෙ පිරිස බඳවා ගැනීම මත ප්‍රතිලාභ ගෙවීම හරි ඉන්න පිරිස ගෙවන දායක මුදල් වැඩි කිරීම මත මුදල් ප්‍රතිලාභ ගෙවීම හරි කියන එක. ඒක නිසා කිසියම් අයෙක් ඔබට මෙවැනි ව්‍යාප්ත පොරොන්දු ලබා දෙනවා නම් ඉක්මනින් පොහොසත් වෙන කෙටි පාරවල් කියා දෙන්න හඳුනවා නම් ඒවා සමඟ එකතු වීම වහාම නවත්වන්න. පිරිමිඩ යෝජනා ක්‍රම මෙහෙයවන අය ඔබේ අතේ මුදල් තියෙන වෙලාවල් බලලා ඔබේ විශ්වාසවන්ත ම හිත මිතුරන් හරහා තමයි ඔබ මේවාට පොළඹවා ගන්න උත්සාහ කරන්නෙ. හොඳට මතක තියාගන්න මේ වගේ කෙටි ක්‍රමවලින් පොහොසත් වෙන්න පුළුවන් නම් ලෝකෙ කිසිම කෙනෙක් මහන්සි වෙලා ව්‍යාපාර හරි රැකියා හරි කරන්නෙ නෑ. ඒකෙ තේරුම මේ වගේ කෙටි ක්‍රමවලින් ඉක්මනට පොහොසත් වීමේ ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒක හින්දා පිරිමිඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන අයගේ ඇස්බැන්දුම්වලට අනුවෙන්න එපා. ඔබ එහෙම අනුවෙන්නේ නැත්නම් ඒ අයට ඒ වගේ ව්‍යාපාර කරගෙන යන්න විදිහකුත් නෑ.



පිරමිඩ යෝජනා ක්‍රමවලට අනු වුණොත් අත්වෙන ඉරණම

එපා කියද්දි කියද්දි පිරමිඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වුණොත් පළමුවෙන් ම සිද්ධ වෙන දේ තමයි ඔබේ මුදල් අහිමි වන එක. ඒ කියන්නේ නව සාමාජිකයන් බඳවා ගැනීම යම් අවස්ථාවක දී නතර වෙන බව හෝ සාමාජිකයන්ට දායක මුදල් ගෙවීමේ හැකියාව මොනායම් හෝ මොහොතක අහිමිවන බව දන්න පිරමිඩ යෝජනා ක්‍රම මෙහෙයවන අය ඔබේ මුදල් අරගෙන පලා යන එක. එතකොට ඔබේ මුදල් අහිමි වෙනවා වගේ ම ඔබ මෙම ව්‍යාපාරයට සම්බන්ධ කරගත්ත ඔබේ හිත මිත්‍රාදීන් සමඟ පවතින සබඳතාව පලදු වෙන්නත් පටන් ගන්නවා. අනෙක් අතට පිරමිඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන එකක් ඒවාට සහභාගි වෙන එකක් නීතියෙන් වරදක් වෙන හින්දා නඩු කටයුතුවලට මුහුණ දෙන්න වගේ ම දඬුවම්වලට ලක් වෙන්නත් පුළුවන්. ඒ වගේ ම ඔබ ණයක් අරගෙන නම් මේ වගේ දේවල්වලට සල්ලි දැම්මොත් ණය ගෙවා ගන්න බැරවෙන්නත් පුළුවන්. මේ ඔක්කොමත් එක්ක රටේ දුප්පත්කම වැඩිවෙලා අපරාධ ඉහළ යන්නත් පුළුවන්. ඒක හින්දා ඔබත් රටත් පරිස්සම් කරගන්න මේ වගේ තහනම් යෝජනා ක්‍රමවලින් වැළකී සිටින්න පියවර ගන්න කියලා ඉල්ලා සිටිනවා.

හිවැරදි දේ කරන්න. වැරදිවලින් වළකින්න

ඔබ මේ පිරමිඩ වැනි තහනම් යෝජනා ක්‍රමවලින් වළකින්න නම් පළමුවෙන් ම කරන්න ඕන දේ නිවැරදි සහ නීත්‍යානුකූල ආයෝජන මාර්ග ගැන දැන ගැනීමයි. එවැනි ආයෝජන ක්‍රම පිළිබඳ ව

ශ්‍රී ලංකා මහ බැංකුව සහ පිළිගත් වෘත්තීය ආයතන පවත්වන වැඩසටහන්වලට සහභාගි වෙන්න. ඒ වගේ ම එවැනි ආයතනවලින් වංචනික ව්‍යාපාර ක්‍රම ගැන සිදු කරන දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගි වෙලා ඔබත් දැනුවත් වෙන්න. අනිත් අයත් දැනුවත් කරන්න. ඒ වගේ තහනම් යෝජනා ක්‍රම ප්‍රතික්ෂේප කරන්න. අනෙක් අතට පිරමිඩ වැනි තහනම් ක්‍රම ගැන ඔබට තොරතුරු ලැබුණොත් හෝ දැනටමත් ඔබ එවැනි ක්‍රමයක පාර්ශ්වකරුවකු නම් නොපැකිල ව ඔබ දන්නා තොරතුරු ලඟ ම ඇති පොලිස් ස්ථානයට වගේ ම පහත දුරකථන අංක, වටිස්ඇප් අංක හෝ විද්‍යුත් ලිපිනය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කරන්න. ඔබගේ තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.

අපේ ලිපිනය

අධ්‍යක්ෂ
 මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව
 ශ්‍රී ලංකා මහ බැංකුව
 අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01.
 විද්‍යුත් ලිපිනය fcrd@cbsl.lk
 වටිස්ඇප් 0765780000
 දුරකථන අංක 0112477967

මෙතෙක් මෙම ලිපියෙහි සඳහන් කළ ආකාරයේ පිරමිඩාකාර තහනම් යෝජනා ක්‍රමවලින් සමස්ත පුරවැසියන් ගලවා ගැනීමට ඔබ සියලු දෙනා ම සක්‍රීය ලෙස දායක වෙන්න කියලා මහ බැංකුව විදිහට අප ඔබෙන් ඉල්ලා සිටිනවා.■

දැනුවත් වන්න ඩිජිටල් මූල්‍ය වංචාවල ගොදුරක් නොවන්න

ඩිජිටල් ගනුදෙනුවල දී
ඔබේ ආරක්ෂාව තහවුරු කරන්න



ගිම්හාන් මොහොට්ටි
ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ
ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව

ප්‍රී සුගිය දශක කිහිපය ඇතුළත ලෝකය සීඝ්‍රයෙන් ඩිජිටල්කරණයට ලක් වූ බව දැන් අප කවුරුත් දන්නවා. ඒ සමග ම භාණ්ඩ හා සේවා මිලදී ගැනීම්, ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම් ඇතුළු ගෙවීම් හා පියවීම් සේවා විශාල තාක්ෂණික පරිවර්තනයකට ලක්වී තිබෙන බව නොරහසක්. ලොව පුරා සිටින මිලියන ගණනක් වූ පාරිභෝගිකයන් හා වෙළෙඳුන් සුහුරු උපකරණ මගින් සම්බන්ධ කිරීමේ පහසුකම මේ වනවිටත් ඔබගේ අත්ල මතට පැමිණ අවසන්.

එබැවින් ලොව ඕනෑ ම තැනක සිට ඕනෑම අයෙකු සමග ඇඟිලි තුඩෙන් ක්ෂණික ව ගනුදෙනු කිරීමට වත්මන් මූල්‍ය පාරිභෝගිකයන්ට පහසුකම ලැබී තිබෙනවා.

කාසි හා නෝට්ටු මගින් ගනුදෙනු කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් සිදු කරන ඩිජිටල් ගනුදෙනු දැනට ලොව පවතින සරල, ක්ෂණික සහ සුරක්ෂිත ම ක්‍රමවේදයයි. තම පසුබිඳියේ කාසි හා නෝට්ටු රැගෙන වෙළෙඳපොළට ගිය පාරිභෝගිකයා මේ වන විට තම ස්මාර්ට් ජංගම දුරකථනවල ඇති ජංගම යෙදවුම්, QR කේත, ගෙවීම් කාඩ් පත් මෙන් ම තම බැංකු ගිණුම හා සම්බන්ධ කොට ඇති ඩිජිටල් පළඳනා (ඔරලෝසු, අත්පට්ටි) ආදී විවිධ ක්‍රමවේද භාවිත කර ක්ෂණික ව ගනුදෙනු සිදු කරනු ලබනවා.

මේ හේතුවෙන් මූල්‍ය පාරිභෝගිකයන් හට තම එදිනෙදා ආර්ථික කටයුතු සුමට ව සිදුකර ගැනීමට

ඩිජිටල් අවකාශයේ සැරි සැරීම අනිවාර්යයෙන් ම කළ යුතු දෙයක් බවට පත් වී තිබෙනවා.

මුදල් භාවිත කළ අවධියේ දී පාරිභෝගිකයන් වැඩි වශයෙන් ම අවදානමට ලක් වූවේ එදිනෙදා මහමග මුදල් රැගෙන යන විට සිදුවිය හැකි සොරා ගැනීම් වලට ය. මේ වනවිට අප සතු සියලු ම මුදල් බැංකු ගිණුමේ තිබිය දී ම ජංගම දුරකථනය හෝ අන්තර්ජාල සබඳතාව හරහා පරිශීලනය කිරීමට හැකි විම තුළින් එම අවදානම පහව ගොස් තිබෙනවා. ඉහළ වටිනාකම් සහිත බිල්පත් පියවීමට හෝ භාණ්ඩ මිල දී ගැනීමට විශාල මුදල් තොග මගතොට රැගෙන යෑම මූල්‍ය පාරිභෝගිකයන් විසින් තවදුරටත් සිදු කළ යුතු නැහැ.

නමුත් පෙර මගතොට දී මුදල් පැහැරගත් සොරුන් වෙනුවට ඩිජිටල් වංචාකරුවන් ඔබ පසුපස හඹා එමින්, පටන්ගෙන. විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කර පරිශීලකයින් රවටා ඔවුන් සතු මුදල් සහ සංවේදී දත්ත සොරා ගැනීමේ සිද්ධීන් ඉතා වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගෝලීය සයිබර් අපරාධ වාර්තාවලට අනුව ලොව පුරා සිදුවන ඩිජිටල් වංචා හේතුවෙන් පරිශීලකයන්ට අහිමි වී ඇති මුදල් ප්‍රමාණය වාර්ෂික ව ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස සිදුවන බොහෝ වංචා සඳහා හේතු සාධක වී ඇත්තේ ඩිජිටල් ගනුදෙනු පද්ධතිවල ඇති තාක්ෂණික දෝෂ නොවෙයි. පරිශීලකයන්ගේ නොසැලකිල්ල, මූල්‍ය හා ඩිජිටල් සාක්ෂරතාව අවම



විම මෙන් ම අනාරක්ෂිත ව ඩිජිටල් පද්ධති පරිශීලනය කිරීමේ පුරුදු නිසා මෙවැනි වංචාවලට නිරාවරණය වීමේ අවදානම වැඩි වන බව පෙනී යනවා. එබැවින් මෙවැනි මූල්‍ය වංචාවල ගොදුරක් බවට පත් නොවී සිටීමට නම් ඒ පිළිබඳ ව දැනුවත් වී තිබීම ඉතාමත් වැදගත්.

වර්තමානයේ දිවයින තුළ බහුලව ම සිදුවන ඩිජිටල් ගනුදෙනු ආශ්‍රිත වංචා කිහිපයක් ම හඳුනාගෙන තිබෙනවා

ඔබගේ ඥාතියකු හෝ ළඟ ම හිතවතෙකුගේ දුරකථන අංකයකින් මුදල් ඉල්ලා වටිස්ඇප් පණිවිඩයක් ලැබුණාද?

මෙය වංචා කරුවන් ඔබගේ මුදල් සොරා ගැනීමට එවන ව්‍යාජ පණිවිඩයක් විය හැකියි. මෙහි දී සිදුවන්නේ වංචා කරුවන් යම් පුද්ගලයකුගේ වටිස්ඇප් ආදී ගිණුම් ඔවුන්ගේ ග්‍රහණයට නතු කරගෙන එම ගිණුම් හරහා එම පුද්ගලයන් වෙත පණිවිඩ යොමු කරමින් මුදල් ඉල්ලා සිටීම යි.

එහි දී අදාළ මුදල් බැර කරන ලෙසට ඉදිරිපත් කරන බැංකු ගිණුම් අංක එම දුරකථන අංකය හිමි පුද්ගලයාගේ බැංකු ගිණුම් අංකය නොවේ. එවැනි අවස්ථාවක ඔබට ලැබෙන වටිස්ඇප් පණිවිඩය විශ්වාස කොට නොසැලකිලිමත් ලෙස මුදල් බැර



කළහොත් එම මුදල් වංචාකරුවෙකුගේ ගිණුමට බැර වීමේ අවදානමක් පවතිනවා.

මෙවැනි වංචාවලට හසු නොවී සිටීමට නම්, හිතවතෙකුගෙන් හෝ ඥාතියකුගෙන් මුදල් ඉල්ලා මෙවැනි සැක සහිත පණිවිඩයක් ලැබුණ විට මුදල්

වටිස්ඇප් මුදල් ඉල්ලීම් වංචාව

මල්ලි, හදිසියක්. මට 50,000/- ක් එව්නවද? මේ ගිණුමට. [Fake Bank Details].

ගිණුම් වංචාකරුවකුගේ ග්‍රහණයට නතු විය හැක.

ලබාදෙන බැංකු ගිණුම් හිතවතාගේ නොවේ.

සත්‍යතාව තහවුරු කරගන්න

මල්ලි, හදිසියක්. මට 50,000/- ක් මේ ගිණුමට. [Fake Bank Details].

අපමතුවත් ලබාගෙන තහවුරු කරන්න.

මුදල් යැවීමට පෙර හිතවරදී පුද්ගලයා දැයි සොයා බලන්න.

සැක සහිත සබැඳි (Links) වෙත පිවිසීමෙන් වලකින්න

මමව රු: 100,000/- ක තහවරයක් මිලිවී ඇත! දැන්ම මෙහෙයින් පිවිසෙන්න: bit.ly/claim-rupees [X]

සංවේදී තොරතුරු වංචාකරුවන් අතට පත්විය හැක.

බැංකු ගිණුමට ව්‍යාජ ලෙස ප්‍රවේශ වීමට ඉඩකඩ වීවර වේ.

සුරක්ෂිතව සිටින්න

නොදන්නා පාර්ශ්වවලින් ලැබෙන පණිවිඩ ගැන සැලකිලිමත් වන්න.

මුදල් හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට පෙර තහවුරු කරගන්න.

වංචාවලින් ඛේරෙමු.



යැවීමට පෙර ඔහු හෝ ඇය අමතා මෙම පණිවිඩයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට වග බලා ගත යුතුයි.

නිවසේ සිට පහසුවෙන් මුදල් සෙවීමේ ක්‍රමවේද ලෙස සඳහන් කරමින් ලැබෙන කෙටි පණිවුඩ හෝ email පණිවුඩවල සඳහන් සබැඳි වෙත පිවිසීමෙන් වලකින්න.

නොදන්නා පාර්ශ්වවලින් විවිධාකාරයේ කෙටි පණිවුඩ හා දැන්වීම් පරිශීලකයින්ගේ ජංගම දුරකථන වෙත දිනපතා එවනු ලබනවා.

මෙම පණිවුඩ අතරින් පාරිභෝගිකයන්ගේ බැංකු ගිණුම් වෙත පිවිසෙන මුරපදය ඇතුළු සංවේදී තොරතුරු වංචා සහගත ලෙස ලබා ගැනීමට හැකිවන පරිදි ම නිර්මාණය කරන ලද ව්‍යාජ වෙබ් අඩවිවල ලිපිනයන් සඳහන් සබැඳි අන්තර්ගත විය හැකි ය.

ඔබ නොසැලකිලිමත් ලෙස මෙම සබැඳි වෙත පිවිසුණහොත් ඔබ සතු සංවේදී තොරතුරු වංචාකරුවන් අතට පත්වීමේ අවදානමක් ඇති අතර එම තොරතුරු භාවිත කර ගිණුම් හිමියාගේ ගිණුමට ව්‍යාජ ලෙස ප්‍රවේශ වීමට වංචාකරුට ඉඩකඩ විවර වේ.

අන්තර්ජාලය හරහා බැංකු ගිණුම වෙත ප්‍රවේශ වීමට ප්‍රථමයෙන් අදාළ වෙබ් අඩවිය ඔබගේ බැංකුවේ නිවැරදි නිල වෙබ් අඩවිය දැයි තහවුරු කරගැනීම ඉතා වැදගත්.

අන්තර්ජාල වංචාකරුවන් විසින් නිල බැංකු වෙබ් අඩවිවලට බොහෝ සෙයින් සමාන, ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කොට ගිණුම් හිමියන් එම ව්‍යාජ වෙබ් අඩවි හරහා තමන්ගේ මුරපද සහ පරිශීලක නාම ඇතුළත් කිරීමට පෙළඹවීමෙන් එම දත්ත සොරාගෙන ගිණුම් තුළ ඇති මුදල් වංචා කිරීමේ සිද්ධීන් මෑත කාලයේ දී වාර්තා වී තිබෙනවා.

එබැවින් ඔබ අන්තර්ජාලය හරහා බැංකු ගිණුමට ඇතුළු වීමට ප්‍රථමයෙන් අදාළ වෙබ් අඩවියේ ලිපිනය හොඳින් පරීක්ෂා කර බලා එය ඔබගේ බැංකුවේ නිල වෙබ් අඩවිය ද යන වග තහවුරු කරගන්න. එසේ තහවුරු කර ගැනීමට නොහැකි සෑම අවස්ථාවක දී ම ඔබගේ මුර පද, පරිශීලක නාමයන් සැක සහිත වෙබ් අඩවි වෙත ඇතුළත් කිරීමෙන් වලකින්න. තවද හැකි සෑම විට ම ඔබගේ ජංගම දුරකථනයට ස්ථාපනය කර ඇති බැංකු ගිණුම හා සම්බන්ධ ජංගම යෙදවුම භාවිත කර අන්තර්ජාල ගනුදෙනු සිදු කිරීමෙන් මෙම අවදානම අවම කරගත හැකි ය.

The image shows a social media post from a user named 'Sponsored - PVT Ltd'. The post title is '1 Hour Above colombo (you can select where you want to go)'. The main text reads: 'FLY OVER COLOMBO 1 Hour Aerial View Of The Colombo From The HELICOPTER'. Below the text is a photo of a woman sitting in the pilot's seat of a helicopter. At the bottom, it says 'Rs.5000 Per 1 Person (Minimum 2 Peoples)' and 'OFFER VALID UNTILL 15th June.'

ඇදහිය නොහැකි දීමනා ලබා දෙන බව පවසන ව්‍යාජ වෙළෙඳ දැන්වීම්වලට තොරුවටේන්න

සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින මිලට වඩා ඇදහිය නොහැකි ඉතා අඩු මුදලකට ලබාදෙන භාණ්ඩ හා සේවා ඇතුළත් ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල සහ අන්තර්ජාලයේ වංචා කරුවන් විසින් පළ කරනු ලබනවා. ඉන් පසු මෙම දීමනා ලබා ගැනීමට නම් ඔවුන් විසින් ලබා දෙන ජංගම දුරකථන යෙදවුම් ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපනය කරගත යුතු බව පවසා සුක්ෂ්ම ව ඔවුන් ඔබගේ ජංගම දුරකථනයේ ඇති සංවේදී දත්ත සොරා ගෙන ඉන් ඔබේ බැංකු ගිණුම් වෙත පිවිසී ඔබ සතු මුදල් වෙනත් ගිණුම්වලට හුවමාරු කර යැවීමට උත්සාහ දැරිය හැකිය.

විවිධ ඉලක්ක ලබා දී ඒවා සැපිරුණ පසු විශාල ත්‍යාග මුදල් ලබා දෙන බවට පවසා සිදු කරන Task Scam වංචාව.

මෙහි දී වංචාකරුවන් විසින් පරිශීලකයන් හට නිවසේ සිටිමින් රැකියා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස



අඟවා විවිධ පහසු ඉලක්ක ලබා දෙයි. බොහෝ විට ඒවා අන්තර්ජාලයේ විඩියෝවක් Like කිරීම, වෙළෙඳ දැන්වීම් ප්‍රවර්ධනයට සහාය වීම අන්තර්ජාලයේ විකිණීමට ඇති හානිදායක වෙළෙඳ දැන්වීම් boost කිරීම ආදී සරල ඉලක්ක විය හැකියි.

එම ඉලක්ක සැපිරූ පසු ඊට අදාළ මුදලක් ලබා දෙන බවට වංචාකරුවන් පොරොන්දුවේ. පසුව ඔබ විශාල මුදලක් උපයා ඇති බවට ඔවුන් විසින් ම ව්‍යාජ ලෙස සකස් කළ ජංගම දුරකතන යෙදවුමක් හරහා පෙන්නුම් කරයි. එම මුදල ලබා ගැනීමට නම් වංචා කරුවන්ගේ ගිණුමට යම්කිසි මුදලක් ඔබ විසින් බැර කළ යුතු බව දැනුම් දෙයි.

මින් නොනැවතී විවිධ උපක්‍රම හරහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔබ සමඟ සම්බන්ධ වෙමින් ඔබගේ විශ්වාසය දිනාගෙන ඔබ ලවා ම ඔවුන්ගේ ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීමට ඔබව පොළඹවයි. මෙලෙස මුදල් හුවමාරු කර යැවුවහොත් කිසිසේත් ම ඔබට එම මුදල් ඔවුන් විසින් නැවත ලබා නොදෙන අතර ඔබ වංචාවකට හසු වී ඇති බව අවිබෝධ වන විට විශාල මුදලක් ඔබට අහිමි වී අවසන්.

මෙහි සඳහන් කළ ඩිජිටල් ගනුදෙනු ආශ්‍රිත වංචාවලට අමතර ව තවත් විවිධාකාරයේ වංචා පැවතිය හැකිය.

නමුත් ඔබ ඩිජිටල් අවකාශයේ සැරිසරන විට සිදු කළ යුතු මූලික ආරක්ෂක උපක්‍රම අනුගමනය කිරීමෙන් මෙම වංචාවලට හසුවීම පහසුවෙන් ම වළක්වා ගත හැකි වේ. බැංකු ගිණුම් හා සම්බන්ධ මුර පද ආදී සංවේදී තොරතුරු අන් අය අතට පත් නොවීමට වග බලා ගැනීම, හැකි සෑම විට ම නොදන්නා පුද්ගලයන්ගේ ගිණුම් වෙත මුදල් හුවමාරු කිරීමෙන් වැළකීම, ඇදහිය නොහැකි දීමනා පසුපස හඹා නොයාම, සත්‍යාපනය කරන ලද නිල ජංගම යෙදවුම් පමණක් ම ජංගම දුරකථන වෙත බාගත කර ගැනීමට වග බලා ගැනීම ආදී සරල ක්‍රමවේද ඔස්සේ ඔබගේ ගිණුම්වල පවතින මුදල් වංචා කරුවන් අතට පත් නොවී ආරක්ෂා කර ගත හැකිය.

ඔබ සිදු කරන ඩිජිටල් ගනුදෙනු වඩාත් සුරක්ෂිත ව සිදු කිරීමට අවශ්‍ය සියලු ම තාක්ෂණික පසුබිම හා ආරක්ෂක උපක්‍රම ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය සතුයි. එබැවින්, එදිනෙදා වාර්තා වන මෙවැනි වංචාවලට බියෙන් ඩිජිටල් ගනුදෙනු සිදු කිරීමෙන් වැළකී සිටීම කිසිසේත් අවශ්‍ය කරුණක් නොවේ.

දැනුවත් වන්න, ඩිජිටල් මූල්‍ය වංචාවල ගොදුරක් නොවන්න.■

වැඩි වංචාව: (Task Scam) ප්‍රවේශම් වන්න!

සරල වැඩ - විශාල පාඩුව!

පළමු පියවර:
සරල ඉලක්ක

අන්තර්ජාලයේ විඩියෝ 'Like' කිරීම, වෙළෙඳ දැන්වීම් 'Boost' කිරීම වැනි සරල වැඩ.

දෙවන පියවර:
ව්‍යාජ විශ්වාසය

ව්‍යාජ යෙදවුමක් හරහා මුදල් ඇති බව පෙන්වයි.

තුන්වන පියවර:
භූතවන පියවර: ඔබගේ මුදල් ඉල්ලීම

මුදල් ලබා ගැනීමට පෙර මුදල් ඔබේ තරම ලෙස දැනුම් දෙයි.

අවසන් පියවර:
විශාල පාඩුව

මුදල් හුවමාරු කළ පසු විය අහිමි වේ! වංචාවකට හසු වී ඇත.

කිසිවිටකත් හොඳන්නා පාර්ශ්වයන්ට මුදල් හුවමාරු නොකරන්න. ප්‍රවේශම් වන්න.



මොකක් ද මේ මූල්‍ය බුද්ධි ඒකකය?

(ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය හා එහි කාර්යභාරය)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගිකයින්ගේ ආරක්ෂණය උදෙසා විශේෂ මාසයක් ඉදිරි කාලයේ දී නම් කිරීමට නියමිත ව තිබෙන අතර මේ තුළින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින මූල්‍ය පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා දැනුවත් වීමයි. මේ සඳහා ඉමහත් කාර්යභාරයක් ඉටු කරන වැදගත් අංශයක් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පිළිබඳ ව මහජනතාවට පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය සහ එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ඩිලාන් සිරිවර්ධන මහතා සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අධ්‍යක්ෂතුමියනි, අපි මුලින් පැහැදිලි කර ගනිමු මොකක් ද මේ මහ බැංකුව තුළ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය සහ එහි අති වැදගත්කම කොයි වගේ ද කියමු?

ශ්‍රී ලංකා මහ බැංකුව තුළ දෙපාර්තමේන්තු 28ක් තිබෙනවා. එයින් එක් දෙපාර්තමේන්තුවක් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය. අපි දන්නවා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. මිල ස්ථායීතාව පවත්වා ගැනීම ඒ වගේ ම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය තහවුරු කිරීම. ඉතින් මූල්‍ය බුද්ධි ඒකකය විදිහට අපි සම්බන්ධ වෙන්නේ මේ ප්‍රධාන අරමුණු දෙක අතරින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව තහවුරු කර ගැනීමට. අපේ මූල්‍ය පද්ධතිය අපරාධකරුවන්ට භාවිත කිරීමට හැකියාවක් තිබෙනවා නම් එවන් පද්ධතියක අවංක භාවය අපිට තහවුරු කරන්න බැහැ.

ඉතින් විශේෂයෙන් ම අපි කටයුතු කරන්නේ අපේ රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව සුරකින අතර ම එහි අවංක භාවය සුපිළිපත් භාවය තහවුරු කර ගැනීමට. විශේෂයෙන් ම අපි බලාපොරොත්තු වන්නේ රට තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම ඒ වගේ ම නොයෙකුත් වෙනත් මූල්‍ය අපරාධවලින් අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට දායක වීම. ලංකාවේ වගේ ම ලෝකයේ මූල්‍ය පද්ධතියටත් අපි අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන් ම ජාත්‍යන්තර අවශ්‍යතාවක් තමයි සෑම රටක් තුළ ම මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවා තිබිය යුතු ය යන්න. විශේෂයෙන් මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන්න ලෝකයේ කටයුතු කරන ආයතනයක් තිබෙනවා. ඒකේ නම Financial Action Task Force එහෙමත් නැත්නම් මූල්‍ය කාර්ය සාධක බලකාය. ලෝකයේ ම ආර්ථිකය මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට, විශේෂයෙන් මුදල් විශුද්ධිකරණයෙන්, ක්‍රස්තවාදයට මුදල් සැපයීමෙන් ඒ වගේම සමූලඝාතක අවි සංගුණනය සඳහා මුදල් සැපයීමෙන් ආරක්ෂා කරගන්න මේ Financial Action Task Force එහෙමත් නැත්නම්, මූල්‍ය කාර්ය සාධක බලකාය නිර්දේශ 40ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ නිර්දේශවලින් එකක් තමයි හැම රටක ම මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවිය යුතුයි යන්න. රටක තිබෙන වාර්තාකරණ ආයතන, විශේෂයෙන් මුදල් ගනුදෙනුවල යෙදෙන ආයතන. යම්කිසි විදිහක සැක කටයුතු ගනුදෙනුවක් දැක්කොත් එය එම රටේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කළ යුතුයි කියන වගකීමක් තිතියෙන් ම මේ ආයතනවලට



පවරලා තිබෙනවා. මේ ලැබෙන සැක කටයුතු වාර්තා විශ්ලේෂණය කරලා එය තවදුරටත් ක්‍රියාත්මක විය හැකි මූල්‍ය බුද්ධි තොරතුරක් ලෙස නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට විශේෂයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යොමු කිරීම තමයි මූල්‍ය බුද්ධි ඒකකයට පැවරිලා තිබෙන ප්‍රධාන කාර්යභාරය. ශ්‍රී ලංකා මහ බැංකුව තුළ පිහිටුවලා තිබෙන මූල්‍ය බුද්ධි ඒකකයට පැවරිලා තිබෙන කාර්යභාරය තෙවැදෑරුම් කියලා කියන්න පුළුවන්.

පළමුවැනි දේ මම සඳහන් කළා වගේ ලෝකයේ ඕනෑම මූල්‍ය බුද්ධි ඒකකයක් සිදු කරන, සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීම ඇතුළු අනෙක් තොරතුරු විශ්ලේෂණය කරලා වැඩිදුර විමර්ශනය සඳහා නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට භාරදීම. දෙවනු ව, වාර්තා කරන ආයතන, එහෙම නැත්නම් මූල්‍ය කටයුතුවල යෙදී සිටින ආයතන එහෙමත් නැත්නම් මුදල් ආයතන, ඒවාට අපි කියනවා Financial Institutions කියලා. බැංකු, රක්ෂණ සමාගම් එහෙමත් නැත්නම් කොටස් තැරැවිකාර සමාගම් වගේ සමාගම් මේ කොටසට අයත් වනවා. අනෙක් අංශයෙන් මූල්‍ය නොවන, වෙළෙඳාම් කටයුතු එහෙමත් නැත්නම් යම්කිසි විදිහක වෘත්තීයක යෙදෙන ආයතන තිබෙනවා. ඒවාට අපි කියනවා නම් කරන ලද ආයතන කියලා. විශේෂයෙන් කැසිනෝ ව්‍යාපාර එහෙමත් නැත්නම් මැණික් ස්වර්ණාභරණ වෙළෙඳුන් නිශ්චල දේපළ වෙළෙඳාමේ යෙදෙන නියෝජිත ආයතන ඒ කොටසට අයත්. ඒ වගේ ම සමහර වෙලාවට යම් යම් කටයුතුවලට ගනුදෙනුකරුවන්ට උදව් කරන නීතිඥවරුන්, ගණකාධිකාරීවරුන් වගේ විවිධ වෘත්තීන් සහ ආයතනත් මේ වාර්තා කරන ආයතන ගණයට අයත් වෙනවා. එතකොට මේ ආයතනවලට පැවරෙන වගකීම තමයි තමන්ගේ ගනුදෙනුකරුවෙක් යම්කිසි විදහකට යම්කිසි අපරාධමය මුදලක් අපේ මූල්‍ය පද්ධතියට එකතු කරන්න තමන්ගේ ආයතනය අනවශ්‍ය විදිහට භාවිත කරනවා නම් ඒ පිළිබඳව වාර්තා කිරීම.

තවත් විස්තර කළොත් මුදල් විශුද්ධිකරණය කියලා කියන්නේ යම්කිසි අපරාධයකින් මුදලක් උත්පාදනය කර ගැනීම. ඇයි මේ මුදල උත්පාදනය කර ගන්නේ.

ඒක භාවිත කරන්න. එය භාවිත කරන්න නම් මේ ලැබුණු මුදලේ ප්‍රභවය සඟවන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන්ට පෙන්වීමට අවශ්‍ය වෙනවා මේ මුදල නෛතික ක්‍රියාවකින් උපයාගත් මුදලක් කියලා. උදාහරණ විදිහට ගත්තොත් මත්ද්‍රව්‍ය ජාවාරමෙන්, සමූලඝාතක අවි එහෙමත් නැත්නම් වෙනත් අවි ආයුධ ජාවාරමකින්, මිනිස් ජාවාරමෙන් වගේ විවිධ ආකාරවලින් මුදල් උපයන්න පුළුවන්. මේ මුදල් තමන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනීම තමයි අරමුණ. ඉතින් එහෙම කරන්න මේ මුදල් ප්‍රධාන මූල්‍ය පද්ධතියට එකතු කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම අර කලින් කියපු ආයතන සමග ගනුදෙනු කරමින් එම ආයතන අවභාවිත කිරීම.

එහෙමත් නැත්නම්, ත්‍රස්තවාදයට මුදල් සපයන්න පුළුවන්. මොක ද අපි දන්නවා ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදී ක්‍රියාවල නිතර වන්න නම් මුදල් අවශ්‍යය යි. ඔවුන්ගේ පුහුණුව සඳහා. ඔවුන්ගේ පැවැත්ම සඳහා. ඉතිං එතකොට ඒ මුදලුත් අපේ මේ මූල්‍ය පද්ධතිය හරහා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට යොමු කරන්න පුළුවන්. ඉතිං මේක වළක්වන්න එක තමයි අරමුණ. එහෙම වළක්වන්න නම් මේ වාර්තාකරණ ආයතනවලට පැවරෙන කටයුත්ත මොකක් ද? ඔවුන් ඒක හරියට කරනවා ද? විශේෂයෙන් ම තහවුරු කරන්න ඕනේ ත්‍රස්තවාදය කෙරෙහි

යොමු කරන මුදලක් හරි, අපරාධයක් වූ ප්‍රභවයකින් උත්පාදනය වූ මුදලක් හරි තමන්ගේ ආයතනය අවභාවිත කිරීමෙන් මූල්‍ය පද්ධතියට එකතු වීම වළක්වනවා කියන එක. එය පළමු කාරණය. දෙවනු ව යම්කිසි පුද්ගලයෙක්, අපරාධකරුවෙක් මේ වගේ අපරාධමය මුදලක් තමන්ගේ ආයතනය භාවිත කරලා මේ මූල්‍ය පද්ධතියට එකතු කරන්න හදනවානම් එය හඳුනාගෙන තමන්ගේ රටේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කිරීම. මේවා ඉහත අපි සඳහන් කළ ආයතනවල ප්‍රමුඛ වගකීම්. ඉතිං මේ කටයුත්ත කරන්න නොයෙකුත් ක්‍රියාමාර්ග යොදලා තිබෙනවා. ඔවුන් ඒ ක්‍රියාමාර්ග හරියට අනුගමනය කරලා තිබෙනවා ද කියලා බලන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ දෙවන ක්‍රියාමාර්ගය විදිහට අපි එම පුද්ගලයින් සහ ආයතන පිළිබඳ ව සුපරීක්ෂාකාරී ව කටයුතු කරනවා. Anti Money Laundering, Countering of Financing Terrorism (AML/ CFT) එනම් මුදල් විශුද්ධිකරණය

මුදල් විශුද්ධිකරණයෙන්, ත්‍රස්තවාදයට මුදල් සැපයීමෙන් ඒ වගේම සමූල ඝාත අවි සංගුණනය සඳහා මුදල් සැපයීමෙන් ආරක්ෂා කරගන්න මේ Financial Action Task Force එහෙමත් නැත්නම්, මූල්‍ය කාර්ය සාධක බලකාය නිර්දේශ 40ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ නිර්දේශවලින් එකක් තමයි හැම රටක ම මූල්‍ය බුද්ධි ඒකකයක් පිහිටුවිය යුතුයි යන්න.



වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමට ඔවුන් කටයුතු කරනවා ද කියලා බලන්න අපි සුපරීක්ෂාකාරී ව කටයුතු කරනවා. ඒ අපේ දෙවන කාර්යභාරය.

තෙවන ව, අපි දන්නවා රටක මුදල් විශුද්ධීකරණය වැළැක්වීම ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම තනි පුද්ගලයෙකුට හෝ තනි ආයතනයකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒකට කියනවා Shared Responsibility, Collective Responsibility කියලා. ඒ කියන්නේ මේක හැමෝගෙම සාමූහික වගකීමක්. මේ සඳහා සම්බන්ධ වන ආයතන ගණනාවක් තිබෙනවා. රාජ්‍ය ආයතන වගේ ම පෞද්ගලික අංශයන් සම්බන්ධ වනවා. මේ හැමෝම අතර සම්බන්ධීකරණය ඉතා ම වැදගත්. මේ සම්බන්ධතාව, සහයෝගීතාව ඒ වගේ ම ඔවුන් අතර සම්බන්ධීකරණය පවත්වා ගෙන යෑමත් අපේ තුන්වන කාර්යභාරය විදිහට මම දකිනවා. ඊට හේතුව අපේ රටේ මුදල් විශුද්ධීකරණය වළක්වන්න, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන්න ඒ වගේ ම සමූලඝාතක අවි සංගුණනය සඳහා මුදල් සැපයීම වළක්වන්න කටයුතු කරන කේන්ද්‍රස්ථාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය නිසා.

මූල්‍ය බුද්ධි ඒකකයත් සමග නිරතුරුව බැඳී පවතින කාරණා දෙකක් තමයි මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම කියන කාරණා දෙක. ඩිග්‍රාත් මහත්මයා අපි කැමතියි මේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් දැනගන්න. මෙහි දී මොකක් ද ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය? එහි නීතිමය පසුබිම මොන වගේ ද?

මම මේ කාරණයට මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගන්නම්. ඇත්තටම මේකට පදනම් වන නීතිය වන්නේ 2005 අංක 25 දරන ත්‍රස්තවාදට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත. මේ පනත මගින් ත්‍රස්තවාදයට සම්බන්ධ මූල්‍ය ජාල මෙල්ල කිරීමට අවශ්‍ය ප්‍රධාන නීතිමය බලතල ලබා දී තිබෙනවා. ත්‍රස්තවාදය යන කටයුත්ත ගත් විට එහි ප්‍රහාරාත්මක කොටස පමණක් නෙවෙයි එය ක්‍රියාත්මක කිරීමට යම් අවස්ථාවක මූල්‍ය ශක්තිය වගේම යම් යම් අවශ්‍යතා පවතිනවා. එවිට, ඕනෑ ම පුද්ගලයෙකු සෘජු ව හෝ වක්‍ර ව නීති විරෝධී සහ සිතාමතා ම ත්‍රස්තවාදී කටයුත්තක් සම්බන්ධයෙන් යම් අරමුදලක් හෝ දේපළක් සැපයීම හෝ එක්රැස් කිරීම සිදු කරන්නේ නම් ඔහු ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ වරදකරුවෙක් ලෙස හඳුනාගන්න පුළුවන්. මේ වරදෙහි ප්‍රධාන කොටස් කිහිපයක්

තිබෙනවා. පළමු දේ තමයි, චේතනාව සහ දැනුම. ඒ කියන්නේ, යම් පුද්ගලයෙක් මේ මුදල් එක්රැස් කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවකට, ත්‍රස්තවාදියෙකුට හෝ සංවිධානයකට භාවිත කරන්න නම් ත්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ ඔහු ව වරදකරුවෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් එසේ භාවිත වන බව දැනගෙන හෝ භාවිත වීමට ඉඩ ඇති බවට සාධාරණ සැකයක් තිබෙන අවස්ථාවක ඔහු මේ ක්‍රියාව සිදු කරනවා නම් එවිටත් ඔහු ත්‍රස්තවාදයට මුදල් සැපයීමට සම්බන්ධ වරදකරුවෙක් කරන්න පුළුවන්. ඇත්තට ම මෙතන දී කතා කරන්න ඕනේ විශේෂ දෙයක් තිබෙනවා. මේ අරමුදල් රැස් කිරීම තුළ ත්‍රස්තවාදී ක්‍රියාව සිදු කිරීම ම අවශ්‍ය වන්නේ නැහැ. ඔහු මෙම ප්‍රහාරය සඳහා මුදල් රැස් කිරීම චේතනාන්විත ව කරනවා නම් එය ම වරදක් ලෙස සලකන්න පුළුවන්. ඊට අමතර ව ත්‍රස්තවාදී ක්‍රියාවක් කියන්නේ මොකක් ද කියන එක පිළිබඳවත් දැනුවත් වීම වැදගත් වෙනවා. ත්‍රස්තවාදට මුදල් සැපයීම විග්‍රහ කරනවා නම් ත්‍රස්තවාදී කටයුත්තක් කියන්නේ මොකක් ද කියලාත් අවබෝධ කරගන්න ඕනේ. අපි ජාත්‍යන්තර සම්මුති කිහිපයක පාර්ශ්වකරුවෙක් විදිහට ත්‍රස්තවාදය කියලා විග්‍රහ කරන සම්මුති කිහිපයකට ම අත්සන් තබලා තිබෙනවා. සංඛ්‍යාත්මක ව කියනවා නම් සම්මුති 9කට අත්සන් තබලා තිබෙනවා. ඒ සම්මුති 9 අපිට කාණ්ඩ 5ක් යටතේ ගෙනහැර දක්වන්න පුළුවන්.

එකක් තමයි ගුවන්යානා පැහැර ගැනීම හෝ ගුවන්තොටුපොළවල ආරක්ෂාවට තර්ජනයක් වන යම්කිසි ක්‍රියාවක් කරනවා නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට සලකන්න පුළුවන්. ඒ වගේ ම නාවික යාත්‍රා සහ මුහුදේ ඇති තෙල් පර්යන්තවල ආරක්ෂාවට එරෙහි ව සිදු කරන යම් අපරාධයක් තිබෙනවා නම් එයත් ත්‍රස්තවාදී කටයුත්ත ලෙස හඳුනාගන්නවා. ඒ වගේ ම ප්‍රභූවරුන්, ජනාධිපතිවරුන්, තානාපතිවරුන් හා ජාත්‍යන්තර ආරක්ෂාව හිමි පුද්ගලයින්ට එරෙහි යම් ප්‍රහාරයක් සිදු කරනවා නම් ඒවා ද ත්‍රස්තවාදී ප්‍රහාර විදිහට හඳුනාගන්නවා. ඊට අමතර ව ප්‍රාණ ඇපකරුවන් රඳවා ගැනීම, මහජන ස්ථාන හෝ රජයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන බෝම්බ ප්‍රහාරත් ත්‍රස්තවාදී කටයුත්තක් ලෙස සැලකෙනවා. ඊට අමතර න්‍යෂ්ටික බලාගාරවල හෝ න්‍යෂ්ටික අවි ආයුධවලට සම්බන්ධ දේවල්වලට අදාළ අපරාධ ද ත්‍රස්තවාදී කටයුත්තක් ලෙස ගෙනහැර දක්වන්න පුළුවන්. මීට අමතර ව ත්‍රස්තවාදී කටයුතු ගණයට වැටෙන තවත් අපරාධ කිහිපයක් පනතේ දැක්වෙනවා. උදාහරණ ලෙස සන්නද්ධ ගැටුම් පවතින අවස්ථාවක දී සන්නද්ධ ගැටුමට සම්බන්ධ



නොවන පුද්ගලයන් හෝ යම්කිසි ජන කාණ්ඩයකට පීඩා කිරීම තුළින් යම් රජයක් නැත්නම් අන්තර්ජාතික සංවිධානයක් හෝ ජන කොට්ඨාසයක් යම් දෙයක් කිරීමට හෝ නොකිරීමට පොළඹවනවා නම් එයත් ක්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකෙනවා.

ඊට අමතර ව අපිට පනත යටතේ ඇති ක්‍රස්තවාදී ක්‍රියා යටතට ගැනෙන තවත් අවස්ථා රැසක් ගෙනහැර දක්වන්න පුළුවන්. උදාහරණ විදිහට මහජන බය ගැන්වීම. රජය, ජාත්‍යන්තර සංවිධාන බලපෑමට ලක් කරන මාරක ප්‍රහාර. ඒ වගේ ම දේශපාලනික, ආගමික හෝ වෙනත් මතවාදීමය අරමුණක් ඉදිරියට ගෙන යෑම සඳහා සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාත් මේ ක්‍රස්තවාදී ක්‍රියා යටතට අයත් වෙනවා.

එකකොට මෙම ක්‍රස්තවාදී කටයුතුවලට මුදල් හෝ දේපළ රැස් කිරීම තමයි ක්‍රස්තවාදයට මුදල් සැපයීම යටතේ වරදක් ලෙස සැලකෙන්නේ. මොනවා ද මේ මුදල් සහ දේපළ කියලා කියන්නේ? බොහෝ දෙනා සිතන්නේ නෝට්ටු සහ කාසිවලට මෙය සීමා වෙනවා කියලා. නමුත් එහෙම නෙවෙයි. අපි ගත්තොත් මූල්‍ය මෙවලම්, වෙක්පත්, මුදල් තැන්පතු, කොටස් වෙළෙඳපොළ සුරැකුම්පත් වැනි භෞතික දේපළ, නිශ්චල හෝ වංචල දේපළ, ස්පර්ශ කළ හැකි, නොහැකි අභෞතික දේපළ, මේ ඕනෑම දෙයක් හරහා ක්‍රස්තවාදී කටයුත්තකට යොදා ගැනීම වෙනුවෙන් අරමුදල් රැස් කරනවා නම්, අරමුදල් ලබා දෙනවා නම් එය වරදක් යටතට ගැනෙනවා.

2005 පනත ගැන තමයි මම මුලින් කිව්වේ. නමුත් මේක 2011 සහ 2013 අපි නැවත සංශෝධනය කළා. සංශෝධනය කිරීම තුළින් ද්‍රව්‍යමය ආධාර ලබා දීම, ක්‍රස්තවාදියෙකුට නවාතැන් දීම, ප්‍රවාහන පහසුකම් ලබා දීම, පුහුණුව ලබා දීම, ප්‍රවාහන පහසුකම් සැලසීම ඇතැම් විට අවශ්‍ය වන විශේෂිත උපදෙස් ලබා දීම වගේ දේවලුත් ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම යටතේ වරදක් ලෙස සැලකෙනවා. ඒ වගේ ම මුදල් සැපයීම පමණක් නෙවෙයි. මුදල් සැපයීමට තැත් කිරීම, ඒ සඳහා ආධාර කිරීම, අනුබල දීම හෝ කණ්ඩායමක් ලෙස දායක වීමත් මේ යටතේ වරදක් විදිහට හඳුනාගන්නවා. ඕනෑ ම පුද්ගලයෙකුට මේ වරද අදාළ වෙනවා. ඕනෑ ම පුද්ගලයෙක් කිව්වහම ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්නත් නීතිමය පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. එහෙම අවස්ථාවක යම් ආයතනයක අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් පවා මීට අදාළ වරදකරුවන් කරන්න පුළුවන්. මෙහෙම වරදකට වරදකරුවෙකු වුණොත් අවුරුදු 5 සිට අවුරුදු 20 දක්වා සිරගත වීමකුත් ඒ සමග ම දඩයකුත් නියම වෙන්න පුළුවන්.

ඩිලාන් මහත්මයා පැහැදිලි කරපු කාරණාවට සමාන ව මී වැදගත් කාරණාවක් තමයි සුභානි මහත්මයා කලින් සඳහන් කරපු මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ. ඇත්තටම මොකක් ද මේ මුදල් විශුද්ධීකරණය කියලා කියන්නේ? එය වැළැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ඇති මැදිහත් වීම මොන වගේ ද?

ඒක ඉතා ම වැදගත් ප්‍රශ්නයක්. මොකක් ද මුදල් විශුද්ධීකරණය (Money Laundering) කියලා කියන්නේ. බොහෝම සරල ව පැහැදිලි කළොත් යම්කිසි අපරාධයකින් උත්පාදනය කරගන්න මුදලක්, අරමුදලක් නැත්නම් ධනයක්, එහි අපරාධමය ප්‍රභවය සැඟවීම සඳහා කරන කටයුත්තක්.

සංවිධානාත්මක අපරාධ ගැන කතා කරන කොට මුදල් තමයි මේ අපරාධවල ජීව රුධිරය. මිනිස්සු අපරාධ කරන්නේ හුඟක් තමන්ගේ තෘප්තිය සඳහා නෙවෙයි. විශේෂයෙන් මේකෙන් ලැබෙන ප්‍රතිලාභ අත්විදීමට තිබෙන ගිජුකම නිසා තමයි මිනිස්සු අපරාධවල යෙදෙන්නේ. අපරාධ වළක්වාගන්න, අපරාධ අඩුකර ගන්න රටකට අවශ්‍ය නම් කරන්න පුළුවන් එක් ක්‍රියාමාර්ගයක් තමයි මේ මුදල් කියන ඒකකය ඉවත්කර ගැනීම. මෙය විෂම වක්‍රයක් වගේ. ඒ කියන්නේ, යම්කිසි අපරාධකරුවෙක් අපරාධමය කටයුත්තක් සිදු කර ඒ තුළින් මුදල් උපයනවා. ඇතැම් විට ඔහු දන්නවා ඉතා ම කෙටි දඩුවමකින් අර අපරාධයෙන් ගැලවිලා එන්න පුළුවන් කියලා. අපි හිතමු සීමිත සිර දඩුවමක්. නමුත් නැවත ඇවිල්ලා අර මුදල, අපරාධයෙන් උත්පාදනය කරගත් දේ භාවිත කරනවා. ඉතිං මේක විෂම වක්‍රයක් වගේ නැවත නැවත කරනවා. අපි හිතමු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයනවා. පොඩි කාලයකට සිරගත වෙලා ආපසු එනවා. ඒ මුදල් භාවිත කරනවා. නැවත නැවතත් මේ කටයුත්ත සිදු කරනවා. ඉතිං අපිට මේ වක්‍රය බිඳින්න අවශ්‍ය නම් අර විෂම වක්‍රයෙන් මුදල් කියන දේ එළියට ගත්තොත් මිනිස්සුන්ට අපරාධ කරන්න තිබෙන වුවමනාව නැති වෙනවා. අපරාධයකින් උත්පාදනය වන දේ ඔහුට භාවිත කරන්න බැරි නම් ඇත්තටම අපරාධ එමගින් වළක්වාගන්න පුළුවන්. අපරාධයක් කිරීමෙන් ප්‍රතිලාභයක් ලබන්න බෑ කියන එක මිනිස්සුන්ට අවබෝධ වෙනවා. ඉතිං මේ කටයුත්ත තමයි මුදල් විශුද්ධීකරණය වැළැක්වීම මගින් සිදු කරනු ලබන්නේ.

විශේෂයෙන් ඩිලාන් මහත්මයා අපිට පැහැදිලි කළා මොකක් ද ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම කියන්නේ කියන එක. මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදයට



අරමුදල් සැපයීම යන දෙක ම අපරාධමය කටයුතු. මොකක්ද මේ දෙකේ වෙනස කියන දේ ගැන අවධානය යොමු කළොත් මුදල් විශුද්ධීකරණයෙන් හැට්ටිට ම අපි බලන්නේ මුදල් උත්පාදනය කරපු ප්‍රභවය. මුදල් උත්පාදනය වූණේ කොහොම ද කියන එක? සෑම විටම මූල්‍ය අනීතිකය. මුදල් විශුද්ධීකරණයේ දී මුදල් ලැබුණු ප්‍රභවය අනීතික නීත්‍යානුකූල නොවන ප්‍රභවයක්. නමුත් ක්‍රස්තවාදයට මුදල් සපයන්න අවශ්‍ය කෙනෙකුට තමන්ගේ මාසික වේතනය එනම් නීත්‍යානුකූල ව උපයාගත් දෙයක් පවා යොදවන්න පුළුවන්. නමුත් ක්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ දී අපි දන්නවා එහි අන්තය, එහි අවසානය සෑම විට ම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක්. මොක ද අපි සාධාරණ නෛතික ක්‍රමයකින් උපයාගත් මුදලක් වුනත් යොදවන්නේ අනීතික ක්‍රියාවකට. ඒ කියන්නේ ක්‍රස්තවාදය සඳහා.

මේ දෙක තමයි මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම දෙක අතර කියන්න පුළුවන් විශේෂ ම වෙනස. මුදල් විශුද්ධීකරණයේ දී සෑම විට ම මූල්‍ය නීත්‍යානුකූල නොවන ක්‍රියාවක්. ක්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ දී මූල්‍ය නීත්‍යානුකූල වෙන්නත් පුළුවන් නොවන්නත් පුළුවන් හැබැයි යොදවන්නේ නීත්‍යානුකූල නොවන කටයුත්තකට. මම මුලින් සඳහන් කළ Financial Action Task Force එහෙමත් නැත්නම් මූල්‍ය කාර්ය සාධක බලකායේ විශේෂ ම නිර්දේශයක් තමයි හැම රටක් ම මුදල් විශුද්ධීකරණය කියන එක අපරාධමය වරදක් ලෙසින් හඳුනාගත යුතු බව. ඉතිං අපේ රටේ මුදල් විශුද්ධීකරණය අපරාධමය වරදක් විදිහට හඳුනාගන්නේ 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත මගින්. මේ පනතේ අංක 3 දරන වගන්තිය යටතේ මුදල් විශුද්ධීකරණය අපරාධමය වරදක් බවට හඳුනාගෙන තිබෙනවා. ඊට අදාළ වන දඩුවමක් එහි සඳහන් වෙනවා.

මෙහිදී අපේ රට අනුගමනය කරලා තිබෙන්නේ ද්විත්ව ක්‍රමයක්. මූල්‍ය කාර්ය සාධක බලකාය කියන විදිහට රටක් පුළුවන් තරම් අපරාධ ආවරණය කරන විදිහට මුදල් විශුද්ධීකරණය සිය නීතිය තුළ තහනම් ක්‍රියාවක් වරදකාරී ක්‍රියාවක් බවට පත්කරන්න ඕනේ. ඔවුන් ලැයිස්තුවක් දීලා තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස්

ජාවාරම, ආයුධ ජාවාරම වගේ ඉතා ම දීර්ඝ ලැයිස්තුවක් ලබා දීලා තිබෙනවා. අපි මේ විදිහට මෙම ලැයිස්තුවක් පනතේ ම නීත්‍යානුකූල නොවන ක්‍රියාකාරකම් යටතේ ඇතුළත් කරලා තිබෙනවා. ඒ වගේ ම මම කිව්වේ අපි රටක් විදිහට ද්විත්ව ක්‍රමයක් අනුගමනය කරලා තිබෙනවා කියලා. අපි බලනවා යම්කිසි අපරාධයකට ලැබෙන දඩුවම අවුරුදු 5කට වැඩි සිර දඩුවමක් නම් එවන් වැරදින් අපි මුදල් විශුද්ධීකරණය සඳහා වන නීත්‍යානුකූල නොවන ක්‍රියා යටතට ඇතුළත් කරලා තිබෙනවා. ඉතිං එතකොට අපි විශේෂයෙන් කතා කළා කොහෙන් ද මේ නෛතික ප්‍රතිපාදන ලැබෙන්නේ කියලා. අපරාධමය වරදක් විදිහට මුදල් විශුද්ධීකරණය හඳුනා ගන්න, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ, විශේෂයෙන් 3 වන වගන්තිය ඒ වගේ ම තවත් විශේෂ වගන්තියක් තිබෙනවා. ඇතැම් විට අපි දකිනවා මිනිසුන් සතු ව උපයාගත් ආකාරය පහදලා දෙන්න බැරි වන්නම් තිබෙනවා. ඇතැම් පුද්ගලයින්ට ඔවුන්ගේ නෛතික ආදායම් මාර්ග තුළ මෙවැනි විශාල දේපළ

තිබෙන්න හැකියාවක් නැහැ. මේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ. ඉතා ම සුවිශේෂී වගන්තියක් මම දකිනවා, එහි එන සිව්වන වගන්තිය අනුව යම්කිසි පුද්ගලයෙකුට උපයාගත් ආකාරය පැහැදිලි කරන්න බැරි යම්කිසි දේපළක් තිබෙනවා නම් “එය උපයාගෙන ඇත්තේ නීත්‍යානුකූල

නොවන ක්‍රියාකාරකමකින්” ය කියන බිඳ හෙළිය හැකි පූර්වානුමිතයක් තිබෙනවා. මෙහි විශේෂත්වය තමයි මේ පූර්වානුමිතය අපි භාවිතයට ගත්තොත් නඩු කටයුත්තක දී අපරාධයක් ඔප්පු කිරීමේ භාරය පැවරෙන්න පැමිණිල්ලට. රජයට. අපරාධයක් කියන්නේ රජයට එරෙහි ව කරන වැරදි ක්‍රියාවක්. නමුත් සිව්වන වගන්තිය යටතේ සඳහන් කරලා තිබෙන බිඳ හෙළිය හැකි පූර්වානුමිතය භාවිත කළොත්, උපයාගත හැකි ආකාරය පැහැදිලි කළ නොහැකි වත්කමට ඒ වේලාවේ ඔප්පු කිරීමේ භාරය වූදිනට පැවරෙනවා. ඔහු තමයි පෙන්වන්න ඕනේ මම මේ මුදල් උපයාගත්තේ නීත්‍යානුකූල ක්‍රියාවකින් කියන කාරණාව. ඒක විශේෂ අවස්ථාවක්.

ඒ වගේ ම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ වාර්තා කිරීමේ ආයතනවලට වගකීමක් තිබෙනවා සැක කටයුතු ගනුදෙනු දුටුවොත්

විශේෂයෙන් රටක් අළු ලැයිස්තු ගත වූ විට ඒ රටේ මූල්‍ය ආයතන, ඒ රටේ අනෙකුත් සමාගම් වගේම ඒ රටේ ජීවත් වන පුද්ගලයින් පවා වැඩිදුර සුපරීක්ෂාවට ලක්වෙන්න පුළුවන්. ඉතිං එතකොට අන්තර්ජාතික වශයෙන් බැංකු සබඳතා සහ වෙනත් ගනුදෙනු කිරීමේ දී බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න පුළුවන්.



ඒ පිළිබඳ ව මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරන්න. ඒ පනතේ 7 වන වගන්තිය යටතේ තමයි මේ වගකීම පැවරෙන්නේ. ඒ වගේ ම පනතේ 22 වන වගන්තිය යටතේ, එම ආයතන සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරී ව කටයුතුකරන නියාමන ආයතනවලටත් ඒ වගකීම පවරා තිබෙනවා. මම මේ වෙලාවේ සඳහන් කරන්න කැමති විශේෂ ම කාරණාව තමයි, ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් ඔබට කොහොම ද මේක සම්බන්ධ වෙන්නේ? ඔබ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. නමුත් ඔබට නෛතික වගකීමක් ලබා දීලා තිබෙනවා 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 5 වන වගන්තියෙන්. ඔබ යම්කිසි වෘත්තීයක නියැලෙනවා නම්, යම්කිසි රැකියාවක නියැලෙනවා නම් යම්කිසි ව්‍යාපාරයක් සිදු කරනවා නම් ඔබට දැනගන්නට ලැබුණොත් අපරාධයකින් උපයාගත් යම්කිසි අපරාධයකට සම්බන්ධ දේපළක් තිබෙනවා කියලා, යම්කිසි ගනුදෙනුවක් පිළිබඳ ව සැක පහළ වුණොත් ඔබට නෛතික වගකීමක් තිබෙනවා 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 5 වන වගන්තිය යටතේ සැක කටයුතු ගනුදෙනුවක් විදිහට එය ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරන්න. මෙවන් කටයුතු තහර කරන්න දායකත්වය ලබා දීමට මහජනතාව විදිහට ඔබට වගකීමක් තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් ම ආරක්ෂාකාරී මූල්‍ය පද්ධතියක් ඇති කිරීම.

අපි දන්නවා වෙළෙඳාම් කරද්දී කවුරුහරි මුදල් උපයන්නේ මුදල් විශුද්ධිකරණයෙන් නම් අනීතික විදිහට නම් එතනත් සාධාරණ විදිහට වෙළෙඳාම් කටයුතුවලට යෙදෙන අයට තර්ජනයක්, අවදානමක් තිබෙනවා. ඒ වගේ ම රටක් විදිහට ගත්තොත් මූල්‍ය පද්ධතියේ පැවැත්මට මෙය ඉතාමත් හානිකරයි. අපරාධකරුවන් අපරාධ සඳහා මූල්‍ය පද්ධතිය භාවිත කරනවා නම්, මිනිසුන්ට මේ මූල්‍ය පද්ධතිය ගැන තිබෙන විශ්වාසය නැති වෙලා යනවා. ඒ වගේ ම මුදල් විශුද්ධිකරණය සිදු වීම විශේෂයෙන් ම සංවිධානාත්මක අපරාධ වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා රටක් විදිහටත් ලෝකය විදිහටත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ඉතා ම අත්‍යවශ්‍ය ඉතා ම වැදගත් කටයුත්තක්. එමගින් මුදල් විශුද්ධිකරණය කියන අපරාධය පමණක් නෙවෙයි මුදල් විශුද්ධිකරණයට පාදක වුණු අනෙක් මූලික අපරාධ එහෙමත් නැත්නම් නීත්‍යානුකූල නොවන ක්‍රියාත් මැඩ පවත්වන්න මුදල් විශුද්ධිකරණය වැළැක්වීම විශාල වශයෙන් දායක වෙනවා.

තවදුරටත් ඔබ මගෙන් විමසුවා මුදල් විශුද්ධිකරණය වළක්වන්න ශ්‍රී ලංකා මහ බැංකුව දායක වෙන්නේ කොහොම ද කියලා? මම මුලදිත් සඳහන් කළා. වාර්තාකරණ ආයතනවලින්, නියාමන අධිකාරීවලින් ඒ වගේ ම ඇතැම් විට මහජනතාවගෙන් අපිට ලැබෙනවා සැක කටයුතු ගනුදෙනු වාර්තා. අපිට ලැබෙන තොරතුරු අපි විශ්ලේෂණය කරනවා. අපි මේ සඳහා අප සතු තොරතුරු වගේ ම අපට ලබාගත හැකි තොරතුරු යොදාගන්නවා. විශේෂයෙන් ම විදේශීය මූල්‍ය බුද්ධි ඒකකවලින් අපි තොරතුරු ලබාගන්නවා. ඕනෑ ම ආයතනයකින් ඕනෑ ම තොරතුරක් ලබාගන්න අපිට බලතල තිබෙනවා. ඉතිං විශේෂයෙන් අපි විවිධ ආයතනවලින් ලබා දීලා තිබෙන දත්ත පද්ධති භාවිත කරලා මේ සැක කටයුතු ගනුදෙනු වාර්තා විශ්ලේෂණය කළ විට අපිට පෙනී යනවා නම් එහි ද මුදල් විශුද්ධිකරණයේ හෝ වෙනත් සාපරාධී ක්‍රියාවක් සිදු වෙලා කියලා අපි විශේෂයෙන් ම වැඩිදුර කටයුතු සඳහා නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට මේ විශ්ලේෂණ වාර්තා යොමු කරනවා. අපි මෙතන දී කරන්නේ මූලික අපරාධය සොයා යෑම. ඒ සම්බන්ධ ව විමර්ශන කරන්නේ නීතිය බලාත්මක කිරීමේ ආයතන. නමුත් අපි හිතනවා සංවිධානාත්මක අපරාධ වළක්වන්න නම් අපි හඹා යා යුත්තේ මුදල් ගිය පාර දිගේ කියලා. එමගින් අපිට පුළුවන් පුද්ගලයින් සහ අපරාධ ජාල හඳුනාගන්න. ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම කියන්නේ මුදල් විශුද්ධිකරණය වගේ ම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක්. මෙවැනි සෑම ආකාරයක ම අපරාධ වළක්වන්න මැඩ පවත්වන්න මූල්‍ය බුද්ධි ඒකකය විදිහට අපි ඉතා ම වැදගත් දායකත්වයක් සපයනවා.

ඩිමාන් මහත්මයා අපි කැමතියි මිළගට දැනගන්න වර්තමානයේ පවතින වඩාත් ප්‍රචලිත රැවටිලිකාර මූල්‍ය වංචා මොනවා ද සහ මහජනතාව කොහොම ද ඒවායින් ආරක්ෂා වන්නේ?

ඒක බොහොම කාලෝචිත ප්‍රශ්නයක්. අපේ අත්දැකීම් සමග බැලූ විට මම හිතන්නේ කොච්චර දැනුවත් කිරීම් සිදු කළත් මේ රැවටිලිකාර මූල්‍ය වංචා හැමදාමත් සමාජයේ පවතිනවා. ඒ වගේ ම බොහෝ දෙනා මේ මූල්‍ය වංචාවලට හසුවනවා. ඇත්තට ම රැවටිලිකාර මූල්‍ය වංචාවක් කියන්නේ මොකක් ද? රැවටිලිකාර මූල්‍ය වංචාවක් කියන්නේ මිනිස්සු රවට්ටලා එහෙමත් නැත්නම් වංචාකාරී උපක්‍රම භාවිත කරලා ඔවුන්ගේ මුදල් හෝ වත්කම් සොරා ගැනීමට සකස් කරන නීති විරෝධී සැලැස්මක්. වඩාත් ප්‍රචලිත මූල්‍ය වංචා පිළිබඳ ව කතා කරන්න කලින් ඕනෑම මූල්‍ය වංචාවක් අදියර



තුනක් යටතේ හඳුනාගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් සිදු වන්නේ මේ වංචාකරුවන් යම්කිසි ක්‍රමවේදයක් භාවිත කරලා මේ මූල්‍ය වංචා සිදුකිරීම සඳහා පුද්ගලයින් හඳුනාගැනීම. ඇතැම් විට ඔබට දුරකථන ඇමතුමක්, කෙටි පණිවුඩයක්, ඊමේල් එකක් විද්‍යුත් මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය හරහා, එහෙමත් නැත්නම් යම්කිසි සබැඳියක් (link) ඔබට ලැබෙන්න පුළුවන්. මේ තමයි පළමු අවස්ථාව. ඉන් පසුව මේ වංචාකරුවන් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරනවා. ඇතැම් විට ඔය ආදර සම්බන්ධතාවක් වෙන් පුළුවන්. එහෙම නැත්නම් ඉතා ලාභදායී ආයෝජන අවස්ථාවක් හෝ ඔබ අත් නොහළ යුතු අවස්ථාවක් හෝ ලැබිය හැකි තෑග්ගක් ලෙස ඔවුන් ඔබට යම් දෙයක් හඳුන්වා දෙන්න පුළුවන්. මේක මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉතා සමීප සම්බන්ධතාවක් ඇතිකර ගැනීම. ඊට පස්සේ ඔවුන් ඔවුන්ගේ උපක්‍රම භාවිත කරලා ඔබගේ මුදල් ලබා ගැනීමක් හෝ ඔබට වඩාත් වටිනා ඔබගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමක් දක්වා මේ වංචාව විකාසනය වෙන්න පුළුවන්.

අපි අත්දැකලා තිබෙන ආකාරයට, විවිධ පුද්ගලයින්ගේ අත්දැකීම් අධ්‍යයන කළ විට අපිට පැහැදිලි වී ඇති කරුණු අනුව අපිට පෙනෙන ප්‍රධාන දෙයක් තමයි ඕනෑම රැවටිලිකාර මූල්‍ය වංචාවක් මේ අදියර තුනෙහි ම ගමන් කරනවා. ඕනෑ ම මූල්‍ය වංචාවක් හඳුනාගැනීමට ඇති ප්‍රධාන ම ක්‍රමය මේක. ඔබට හදිස්සියේ යම් විද්‍යුත් පණිවුඩයක් හෝ සමාජ මාධ්‍යයේ ඔබ නොදන්නා යම් පුද්ගලයෙකු විසින් යම්කිසි දෙයක් ඔබ වෙත යොමු කළොත් ඇතැම් විට කිහිප වරක් ඒ ගැන සිතිය යුතු යි. සිතන්න, කවදාවත් දැකලා නැති පුද්ගලයෙකු එහෙමත් නැත්නම් නොදන්නා මූලාශ්‍රයකින් ඔබව පොළඹවනවා යම්කිසි ගනුදෙනුවක් කරන්න. යම්කිසි සම්බන්ධතාවකට යොමු වෙලා මුදල් එහෙමත් නැත්නම් පෞද්ගලික තොරතුරු පවා ලබා දෙන්න පෙළඹෙන තත්ත්වයකට ඔබට පත් කරනවා. මේ සඳහා යම්කිසි ආකාරයකට මනෝ විද්‍යාවක් පදනම් වෙනවා. ඇතැම් විට ඔබට හදිසි තත්ත්වයක් ඇති කරනවා. ඒ කියන්නේ දැන්ම ගන්න එහෙම නොකළොත් ඔබට මේ දේ අහිමි වෙයි සහ ඒ

අපි බොහෝ විට ගනුදෙනු කරන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා. මෙහි දී භාවිත කරන ප්‍රධාන දෙයක් තමයි එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය. ඇතැම් විට මීට පෙර මම සඳහන් කළ ක්‍රියාමාර්ගවලින් ඔබව සම්බන්ධ කර ගත් පුද්ගලයෙක් ඔබ සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගත් පසු ඔබගේ ගිණුම්වලට ඇතුළත් වීම සඳහා යම්කිසි අවස්ථාවක විශ්වාසය මත ඔබ ඔබගේ අතිශය පෞද්ගලික එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය ලබා දෙනවා යම් යම් කටයුතු සඳහා. එය එක්තරා ආකාරයක සිදු වන වංචාවක්.

වගේ ම ඇතැම් විට බිය ඇති කරනවා. සම්බන්ධතාව ඇතිකරගත් පසු ඔබව බිය ගන්වන්න පුළුවන්. බිය ගැන්වීම තුළින් ඔබගේ මුදල් හෝ පෞද්ගලික දත්ත ලබා ගැනීමක් සිදු කරන්නත් පුළුවන්. ඒ වගේ ම තමයි ඇතැම් විට ඔබට අධික ලාභයක් ලැබුණු බව කියලා ඔබ ව උද්දීපනය කරනවා. මේ කාරණාවට ඔබගේ මුදල් හෝ වත්කම් යොදවන්න කියලා. “ඔබ විශාල දිනුම් ඇදීමක් ජයග්‍රහණය කර තිබෙනවා එය ලබාගන්න මේ ගාස්තුව ගෙවන්න. මේ අවස්ථාව ඉතා ඉක්මනින් මග හැරෙන්න පුළුවන්. ඒ නිසා මේ සමග ඉක්මනින් සම්බන්ධ වන්න”. මේ වගේ කාරණා කියලා ඔබ ව පොළඹවා ගන්න වංචාකරුවන් කටයුතු කරනවා. ඔබ ඇහුවා වර්තමානයේ වඩාත් ප්‍රචලිත මූල්‍ය වංචා මොනවාද කියලා? හැමදාම දකින දේවල් ම තමයි අලුත් ස්වරූපයකින් නැවත නැවත අපි දකින්නේ. ප්‍රධාන වශයෙන් කිහිපයක් ගැන කතා කරනවා නම්, එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපදය සොරා ගැනීම. තාක්ෂණය සමග අපි යම් සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපි බොහෝ විට ගනුදෙනු කරන්නේ විද්‍යුත් මාධ්‍ය හරහා. මෙහි දී භාවිත කරන ප්‍රධාන දෙයක් තමයි එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය. ඇතැම් විට මීට පෙර මම සඳහන් කළ ක්‍රියාමාර්ගවලින් ඔබව සම්බන්ධ කර ගත් පුද්ගලයෙක් ඔබ සමග සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගත් පසු ඔබගේ ගිණුම්වලට ඇතුළත් වීම සඳහා යම්කිසි අවස්ථාවක විශ්වාසය මත ඔබ ඔබගේ අතිශය පෞද්ගලික, එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය ලබා දෙනවා යම් යම් කටයුතු සඳහා. එය එක්තරා වංචාවක්.

ඊට අමතර ව ව්‍යාජ ආයෝජන අවස්ථා තිබෙනවා. මහ බැංකුව මගින් මේ පිළිබඳ ව දිගින් දිගට ම දැනුවත් කරනවා. ගස් වවලා ලාභ ලබාගන්න පුළුවන් ක්‍රම තිබෙනවා කියලා මිනිසුන් පොළඹවා ගැනීම ප්‍රචලිත ක්‍රමයක්. විදේශ රටවල්වල තිබෙන කොටස් වෙළෙඳපොළවල ආයෝජනය කිරීමෙන් ඔබට ලාභ ලබාගත හැකි අවස්ථා තිබෙනවා කියනවා. මුලින් ම ඔබ සමග විශ්වාසයක් ඇතිකර ගන්නවා. රැවටිලිකාර වංචාවලට ඔබ ව පොළඹවා ගන්නවා.



ඒ වගේ ම තමයි එදා මෙදා තුර ගොඩක් ජනප්‍රිය දෙයක් තමයි romance scam කියන්නේ. මුලින් ම ඔබ සමග සම්බන්ධතාවක් ඇතිකර ගෙන ඔබට ආදර යෝජනාවක් එහෙම නැත්නම් විවාහ යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඔබ කවදාවත් දැකලා නැති මේ තැනැත්තා හෝ තැනැත්තිය ඔබ සමග සම්බන්ධතාවක් ඇතිකර ගත් පසු හදිසියේ ම ඔබට ඔවුන්ගේ මුදල් අවශ්‍යතා සපුරන්න සිදු වෙනවා. මේ විදිහට ලක්ෂ ගණන් මිලියන ගණන් අහිමි කරගත්ත පුද්ගලයින් අපට හමු වෙලා තිබෙනවා.

තවත් වංචාවක් තමයි වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටිමින් වංචා කිරීම. ඇතැම් විට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හෝ එහෙම නැත්නම් පොලිස් නිලධාරීන් ලෙස කතා කරලා මෙන් මේ දේවල් ඔබට වෙන්න පුළුවන් එය වළක්වාගන්න මේ ගිණුමට මුදල් බැර කරන්න කියලා ඉල්ලීම් කරන අවස්ථා තිබෙනවා. ඒ වගේ ම තමයි පිරමිඩ ආකාරයේ වංචාවල දී. ඒ සමග සම්බන්ධ වී තවත් අය ඒ ආයෝජන අවස්ථාවට හඳුන්වා දීම තුළින් ඔබට ලාභයක් ගත හැකි බව දන්වනවා. වර්තමානයේ තාක්ෂණික දියුණුවත් සමග අපි ගොඩක් දේවල් සිදු කරන්නේ අන්තර්ජාලය හරහා. අපිට දෙයක් විකුණන්න තිබෙනවා නම්, මිල දී ගන්න තිබෙනවා නම් අපි අන්තර්ජාලය භාවිත කරනවා. මේ වගේ අවස්ථාවක ඇතැම් විට මේ විකුණන්න දාලා තිබෙන භාණ්ඩ ඉතා අඩු මිලට පෙන්වුම් කරලා ඊට පස්සේ මේවාට ඉක්මනින් මුදල් දාන්න මෙය අහිමි වෙන්න පුළුවන් වගේ දේවල් ප්‍රකාශ කරලා ඔබ වංචාවලට හසු කර ගන්න පුළුවන්.

මේ වගේ වංචාවලින් ආරක්ෂා වෙන්න ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මුලින් ම තමන්ගේ රහස්‍ය තොරතුරු ආරක්ෂා කර ගැනීමට තමන්ට වගකීමක් තිබෙනවා. තමන් කොපමණ හඳුනන කෙනෙකුට වුණත් එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය වැනි තමන් විතරක් දැනගත යුතු දෙයක් ලබා දෙන්නේ මොකටද? එවැනි දේවල් ලබා නොදීමට විවාරශීලී ලෙස කටයුතු කළ යුතු යි. අසාමාන්‍ය ලෙස යම්කිසි ආයෝජන අවස්ථාවක් එනවා නම් ඔබගේ තාර්කික බුද්ධිය භාවිත කරලා සිතා බැලිය යුතුයි, මේ ක්‍රමවලින් අධික ලාභයක් ලබන්න පුළුවන් ද කියන කාරණය පිළිබඳ ව. ඒ වගේ දේවල්වලින් ආරක්ෂා වීමට තමන් ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි ඒ වගේ වේලාවට සාමාන්‍ය බුද්ධිය භාවිත කළ යුතුයි. ඒ වගේ ම තාක්ෂණය දියුණු වුණාට ඉන් ඇති තර්ජනවලින් ආරක්ෂා වෙන්වේ කොහොම ද කියන එක ගැන නොසිතමින් ලැබෙන

ඕනෑ ම දිගුවක් (link) වෙත ප්‍රවේශ වීම, ඒ වගේම නොදන්නා ඇමුණුම් ලැබුණු විට ඒවා වෙත විවෘත කිරීමට උත්සාහ කිරීම වගේ දේවල්වලින් වළකින්න ඕනේ. ඒ වගේ ම මොකක් හරි සැක සහිත ඇමතුමක් ලැබුණොත් ඒ ගැන ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. එවැනි ඇමතුම් ලබා දීලා සම්බන්ධකම් ගොඩ නගා ගෙන වංචාවලට හසු වීමෙන් පුළුවන් තරම් වැළකී සිටිය යුතුයි.

ඒ වගේම මම මීට පෙර පැවසූ විදිහට එක් වරක් පමණක් භාවිත කළ හැකි මුර පදය පමණක් නෙවෙයි තමන්ගේ පෞද්ගලික විස්තර අපි කිසිම සැලකිල්ලක් නොමැති ව අන්තර්ජාලයට මුදා හරිනවා. මේ වගේ දේවල් අන්තර්ජාලයට යොමු කළ විට රැඳවිලිකාර මූල්‍ය වංචා සිදු කරන පුද්ගලයින් විසින් අධ්‍යයනය කෙරෙනවා. අපි මොන වගේ ද? අපේ රූපි අරුවිකම් දැනගත් පසු අපිට වංචාවලට හසු කරගන්න ඔවුන්ට පහසු වෙනවා. ඒ වගේ ම ඇතැම් විට අපි විද්‍යුත් ක්‍රමවලින් ගනුදෙනු කරන විට ඒ හා සම්බන්ධ ආරක්ෂිත ක්‍රියාමාර්ග, ඒ කියන්නේ ගනුදෙනුවක් සිදුකළ බවට ලැබෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කර නොමැති වීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන්නේ නැහැ. හොඳම විදිහ තමයි තමන් දෙස බලන්න තමන් කොයි වගේ පුද්ගලයෙක් ද කියලා. අපිට දෙන්න පුළුවන් විශේෂ පණිවුඩය නම් තමන් මෙහෙම වංචාකරුවෙකුට රචනා පුළුවන් ද? එහෙම නොරචනා නම් තමන් කොයි වගේ ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු ද? අන්න ඒ වගේ හිතුවොත් මම හිතන්නේ මේ වගේ වංචාවලින් පමණක් නෙවෙයි තමන්ගේ ජීවිතය ම ආරක්ෂා කරගන්න පුළුවන්.

මෑතක දී අපිට අහන්න ලැබුණු කාරණාවක් තමයි ජාත්‍යන්තර වශයෙන් මේවා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලියක් සිදු කරනවා සහ ශ්‍රී ලංකාව මේ වනවිට සිය තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට සූදානම් වනවා කියන කාරණාව. අපි මුලින්ම දැනගන්න කැමතියි මොකක් ද මේ අන්‍යෝන්‍ය ඇගයීම් ක්‍රියාවලිය කියලා කියන්නේ සහ ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය.

ඒක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් මේ වසර ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් වසරක්. ඔබ කියූ පරිදි ම ශ්‍රී ලංකාව මෙම වසරේ දී තෙවන වතාවට මේ අන්‍යෝන්‍ය ඇගයීමට මුහුණ දෙනවා. මේ අන්‍යෝන්‍ය ඇගයීමේ දී, එහෙම නැත්නම් Mutual Evaluation එකේ දී සිදු වන්නේ



කුමක් ද? අපේ රටේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා, ඒ වගේ ම සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැළැක්වීම සඳහා තිබෙන යාන්ත්‍රණය, එහෙමත් නැත්නම් පද්ධතිය පිළිබඳ ව තමයි මෙම ඇගයීම සිදු වන්නේ. මේ සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනය එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති සම්පාදකයා තමයි Financial Action Task Force එහෙමත් නැත්නම්, මූල්‍ය කාර්ය සාධක බලකාය. ඔවුන් සෑම රටක් විසින් ම අනුගත විය යුතු නිර්දේශ 40 ක් හඳුන්වා දී තිබෙන බව මම කලින් කීවා. මේ නිර්දේශවලින් බලාපොරොත්තු වෙන්නේ කුමක් ද? මුදල් විශුද්ධීකරණය වළක්වන්න, ක්‍රස්තවාදය අරමුදල් සැපයීම වළක්වන්න ඒ වගේ ම සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වළක්වන්න ඕනෑ ම රටක නෛතික පද්ධතිය ආයතනික පද්ධතිය නිසියාකාර ව තිබෙනවා ද, ඒ වගේ ම මූල්‍ය බුද්ධි ඒකකය එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා පොලිසිය වැනි නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට මේ අපරාධ නිසියාකාරව වළක්වන්න අවශ්‍ය ප්‍රතිපාදන සහ බලතල තිබෙනවා ද කියලා තහවුරු කර ගැනීම තමයි මේ මේ අන්‍යෝන්‍ය ඇගයීමේ විශේෂ ම කාර්යභාරය වන්නේ. මම මුලින් පැවසූ නිර්දේශ 40ට තාක්ෂණික වශයෙන් රටක් අනුකූල වෙලා තිබෙන්නේ කොහොම ද කියන එක මේ අන්‍යෝන්‍ය ඇගයීමේ දී සොයා බලනවා. ඒ වගේ ම රටේ නීති පද්ධතිය, ආයතනික රාමුවට අමතර ව රටේ බලධාරීන්ගේ බලතල ක්‍රමවේද විතරක් තිබීම ප්‍රමාණවත් නැහැ. මේවා ක්‍රියාත්මක විය යුතු යි. අපේ Anti Money Laundering, Countering the Financing of Terrorism (AML/CFT) එනම් මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ පද්ධතිය සත්‍ය වශයෙන් ම අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා දිය යුතුයි. මේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතිං එය ඇත්ත වශයෙන් ම සිදු වනවා ද කියලා බලන්න අර නිර්දේශ 40ට තාක්ෂණික වශයෙන් අනුකූල වුනා ද කියන එක බලනවා වගේ ම ඔවුන් විශේෂයෙන් ම සොයා බලනවා අපේ සඵලදායීතාව සිදු වන්නේ කොහොම ද කියලා. ඒ කියන්නේ අපේ පද්ධතිය සඵලදායී ලෙස මුදල් විශුද්ධීකරණ වැළැක්වීම, ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම, සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැළැක්වීම සිදු කරනවා ද කියන එක. පළමු ව නිර්දේශ 40 සම්බන්ධයෙන් පවතින තාක්ෂණික අනුකූලතාව පිළිබඳ ඇගයීම. දෙවනුව සඵලදායීතාව

පිළිබඳ ඇගයීම. අපි කියනවා Effectiveness assessment කියලා. ඒක ඔවුන් මනින්නේ ආසන්නතම ප්‍රතිඵල 11කින්. අපි කියනවා Eleven Immediate Outcomes කියලා. මොනවාද මේ ආසන්නතම ප්‍රතිඵල? රටක් විදිහට අපි අර නිර්දේශ 40 ක්‍රියාත්මක කරන කොට අපේ පද්ධතිය තුළ ආසන්නතම දකින්න ලැබෙන ප්‍රතිඵලවලට තමයි ආසන්නතම ප්‍රතිඵල කියලා කියන්නේ. මේ අන්‍යෝන්‍ය ඇගයීම අපි මුහුණ දෙන තෙවන ඇගයීම. එහි කොටස් දෙකක් විදිහට ඇගයීම සිදු වනවා. තාක්ෂණික අනුකූලතාව ඒ වගේ ම සඵලදායීතාව පිළිබඳ ඇගයීම. ඉතිං රටක මුදල් විශුද්ධීකරණය වළක්වන එක සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන එක, සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වළක්වන එක එක් පුද්ගලයෙකුටවත් එක ආයතනයකටවත් තනිව කරන්න බැහැ. විශේෂයෙන් ම මේ දේවල් වළක්වන්න නම් රටක තිබිය යුතු ප්‍රධානතම සාධක දෙකක් තිබෙනවා. පළමු වන්න ඒ රටේ දේශපාලනික නායකත්වයේ මග පෙන්වීම සහ කැපවීම. එය නොමැති ව රටකට පුළුවන්කමක් නැහැ අයතනවලට පමණක් රාජ්‍ය නිලධාරීන්ට පමණක් පුළුවන්කමක් නැහැ, රටේ මුදල් විශුද්ධීකරණය, ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සිදු කරන්න. දෙවැනි සාධකය තමයි මීට සම්බන්ධ වන ආයතන ගණනාවක් තිබෙනවා. ඒ ආයතන සියල්ල ම අතරේ ඉතාමත් හොඳ සම්බන්ධීකරණයක් තිබිය යුතු යි. සහයෝගීතාවක් තිබිය යුතු යි. අපි කියනවා Interagency coordination කියලා. මුදල් විශුද්ධීකරණය, ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් සඵලදායී රටක් බවට පත්වෙන්න නම් මේ කාරණා දෙක ඉතාමත් වැදගත් වෙනවා. රටේ දේශපාලනික නායකත්වය තිබෙනවාද කැපවීම තිබෙනවාද ඒ වගේම අපේ ආයතන අතර සම්බන්ධීකරණය තිබෙනවාද විශේෂයෙන් ඉතාමත් සඵලදායී විදිහට මේ අපරාධ ක්‍රියා වළක්වන්න මේ පද්ධතිය ක්‍රියාත්මක වනවාද කියන එක බලනවා.

මේක වසර ගණනාවකට වරක් සෑම රටක් සම්බන්ධයෙන් ම සිදු කරනු ලබන විශේෂ ඇගයීමක්. ඔබ කියූ පරිදි ම ශ්‍රී ලංකාව ඊට මුහුණ දෙන්නේ තුන්වන වතාවට. පළමුවරට අපි මේ ඇගයීමට මුහුණ දුන්නේ 2006 වසරේ දී. දෙවන වතාවට අපි මේ ඇගයීමට මුහුණ දුන්නේ 2014/15 වර්ෂවල දී. අවාසනාවන්ත ලෙස මේ අවස්ථා දෙකෙන් ම පසු ශ්‍රී ලංකාව හඳුනා ගත්තේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීම සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා අපිට ඇති පද්ධතියේ උපායමාර්ගික අඩුපාඩු, දුර්වලතා තියෙන රටක් විදිහට.



අපි බොහෝම සරල භාෂාවෙන් කිව්වොත් ශ්‍රී ලංකාව අළු ලැයිස්තුගත වුණා. දෙවන වතාවට ශ්‍රී ලංකාව අළු ලැයිස්තු ගත වූ විට යුරෝපා සංගමය ශ්‍රී ලංකාව කළු ලැයිස්තුගත කළා. අපේ රට මේ විදිහට අළු ලැයිස්තු ගත වීම, කළු ලැයිස්තු ගත වීම තුළින් අපිට රටක් විදිහට සාමාන්‍යමය විපාක රැසකට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන් ම රටක් අළු ලැයිස්තුගත වූ විට එම රටට විරුද්ධ ව යම් යම් ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මූල්‍ය කාර්ය සාධක බලකාය ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් යම්කිසි රටක් අළු ලැයිස්තු ගත වූ විට අනෙක් රටවල් ඒ රට දිහා බලන්නේ සැකයෙන්. ඒ නිසා ඒ රටවල් අළු ලැයිස්තු ගත වූ රටක් අධික අවදානමක් ඇති රටක් විදිහට හඳුනා ගන්න පුළුවන්. එසේ සිදු වූ විට මුලින් ම විපාකවලට මුහුණ දීමට සිදු වන්නේ අපේ බැංකු සබඳතාවලට. අන්තර්ජාතික වෙළෙඳාමේ යෙදෙන රටක් විදිහට අන්තර්ජාතික ගනුදෙනු කරන රටක් විදිහට විදේශයෙන් ණය ලබාගන්නා රටක් විදිහට අපිට මේ බැංකු සබඳතා වැදගත්. නමුත් රටක් අළු ලැයිස්තු ගත වූ විට මේ බැංකු සබඳතා ලබාදෙන බැංකු විශේෂයෙන් ම තම බැංකු සබඳතා නැවතත් ඇගයීමට ලක් කරනවා. ඇතැම් විට ඔවුන් ඉන් ඉවත් වෙන්න පුළුවන්. අලුත් සබඳතා ඇති කර ගැනීමට ඔවුන් මැලිකමක් දක්වන්න පුළුවන්. ඇතැම් විට ඔබට ඔබේ දූවෙක් පුතෙක් විදේශ රටක අධ්‍යාපනය ලබනවා නම් හිතන තරම් ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය මුදල් යවන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඔබේ විදෙස්ගත ඥාතියෙකුගෙන් මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. නම්, ඇතැම් විට ඒ මුදල් ලැබීම පවා වෙන්න පුළුවන්. ඒ වගේ ම විශේෂයෙන් රටක් අළු ලැයිස්තු ගත වූ විට ඒ රටේ මූල්‍ය ආයතන, ඒ රටේ අනෙකුත් සමාගම් වගේම ඒ රටේ ජීවත් වන පුද්ගලයින් පවා වැඩිදුර සුපරීක්ෂාවට ලක්වෙන්න පුළුවන්. ඉතිං එතකොට අන්තර්ජාතික වශයෙන් බැංකු සබඳතා සහ වෙනත් ගනුදෙනු කිරීමේ දී බොහෝ අපහසුතාවලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම රටක් විදිහට අපි ණය ගන්න කොට ගොඩක් වෙලාවට අපිට අධි භාරයක් ගෙවන්න වෙනවා. රට අළු ලැයිස්තු ගත වූ විට අපිට ගෙවීමට සිදු වන පොලී අනුපාතිකය ඉහළ අගයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි හිතමු රක්ෂණ සමාගම් ප්‍රතිරක්ෂණ ලබා ගැනීමේ දී ඔවුන්ට අධි භාරයක් එහෙමත් නැත්නම් අවදානම් පිරිවැයක් ගෙවීමට සිදු වන්න පුළුවන්. ඒ වගේම රටක් අළු ලැයිස්තු ගත වූ විට එය ඒ රටට ලැබෙන සෘජු විදේශ ආයෝජනවලට බලපානවා. මේ සම්බන්ධයෙන් අපි සිදු කළ අධ්‍යයන අනුව අනාවරණ වෙලා තිබෙනවා

රටක් අළු ලැයිස්තු ගත වූ විට සෘජු විදේශ ආයෝජන බොහෝ විට අඩු වෙනවා කියලා. ඇතැම් විට තිබෙන ආයෝජන ආපසු ඔවුන් ලබාගන්න පුළුවන්. ඒ වගේ ම රටක ශ්‍රේණිගත කිරීම ඉතා ම වැදගත්. අපි දන්නවා රටක් විදිහටත් ආයතන විදිහටත් Sovereign Ratings, Credit Ratings ඉතාමත් වැදගත්. රටක් අළු ලැයිස්තු ගත වූ විට මේවාට සාමාන්‍යමය බලපෑමක් එල්ල වෙනවා. ඒ වගේ ම ඇතැම් ව්‍යාපාර, වෙළෙඳ අංශ තිබෙනවා ඒවා සඳහා මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සම්බන්ධයෙන් රට පිළිබඳ ව ඇති ප්‍රතිරූපය ඉතාමත් වැදගත්. විශේෂයෙන් ම අපි දන්නවා අපේ රට මැණික්වලට ප්‍රසිද්ධයි. මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳාමේ දී එහෙමත් නැත්නම් නිශ්චල දේපළ වෙළෙඳාමේ දී විශේෂයෙන් ම අපි විදේශීය ආයෝජකයින් ඉලක්කගත කරනවා නම් අපේ රටේ මේ සම්බන්ධයෙන් ඇති ප්‍රතිරූපය ඉතාම වැදගත්. ඉතිං මේ සියලු කාරණා නිසා අපිට ඉතා පැහැදිලි මේ තුන්වන අන්‍යෝන්‍ය ඇගයීමේ ද අපි ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගත යුතුයි. අළු ලැයිස්තු ගත කිරීමකට, උපායමාර්ගික දුර්වලතා සහිත රටක් විදිහට හඳුනා ගැනීමකට මුහුණ දෙන්න අපිට හැකියාවක් නැහැ. ඒ නිසා එය වළක්වා ගැනීමට අපි කටයුතු කළ යුතු යි. ඒ වෙනුවෙන් අපි අවුරුදු ගණනාවක සිට ම කටයුතු කරනවා. විශේෂයෙන් ම රටක් විදිහට මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන්න නම්, සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වළක්වන්න නම් අපි මුලින් ම සිදු කළ යුත්තේ කුමක් ද? ඒ සම්බන්ධයෙන් රටක් විදිහට අපි මුහුණ දෙන අවදානම අපි හඳුනාගත යුතු වෙනවා. ඒ වගේම ඒ අවදානම අපි තක්සේරු කළ යුතුයි. ඒ අවදානම අවබෝධ කර ගත යුතුයි. කිසි ම රටකට අසීමිත සම්පත් නැහැ. සෑම රටකට ම පවතින්නේ සීමිත සම්පත්. අප සතු සීමිත සම්පත් භාවිතයෙන් විශේෂයෙන් ම වැඩි ම අවදානමක් ඇති තර්ජන වළක්වා ගන්න කටයුතු කරන එක තමයි අපි මේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම කියන කාර්යයන්හි දී අපේක්ෂා කරන්නේ. අපේ රටේ නිරීක්ෂණ අනුව වැඩි ම අවදානම තිබෙන්නේ මන්දවාය ජාවාරමේ. එතකොට රටේ තිබෙන සම්පත් වැඩිපුර ම යෙදවෙන්න ඕනේ මන්දවාය ජාවාරම වැළැක්වීම සඳහා. විශේෂයෙන් නීතිය බලාත්මක කිරීමේ ආයතන, මූල්‍ය බුද්ධි ඒකකය, මේවා හඳුනාගන්න වාර්තා කරන ආයතන, මේ සම්බන්ධයෙන් නඩු කටයුතු සිදු කරන නීතිපති දෙපාර්තමේන්තුව වැනි



ආයතන අවදානම වැඩි ක්ෂේත්‍ර කෙරෙහි තමන්ගේ සම්පත් යෙදවිය යුතුයි. අපි ඉතාමත් සඵලදායී ලෙස මුදල් විශුද්ධිකරණය වළක්වන්න, ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වළක්වන්න ඒ වගේ ම සමූලඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වළක්වන්න අපි පියවර අනුගමනය කරලා තිබෙනවා කියලා මේ අන්‍යෝන්‍ය ඇගයීමේ දී අපිට රටක් විදිහට පෙන්වන්න සිදු වෙනවා. රටක් විදිහට අපි මේ ඇගයීමට සුදානම් බව තහවුරු කරන්න මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විදිහට මේකට සම්බන්ධ වන අනෙක් ආයතන සමග විශාල ක්‍රමවේදයක් අපි යොදවලා තිබෙනවා. මේ සෑම රාජ්‍ය ආයතනයක ම ඒ වගේ ම විශේෂයෙන් ම රටේ දේශපාලන නායකත්වයේ සහයෝගිතාවෙන්, අපේ පෞද්ගලික අංශයේ වාර්තාකරණ ආයතනවල සහයෝගයෙන් අපි මෙම අන්‍යෝන්‍ය ඇගයීම සාර්ථක ප්‍රතිඵල සහිත ව සමත් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. රටක් විදිහට අපිට නැවතත් අළු ලැයිස්තුවට ඇතුළත් වීමට හැකියාවක් නැහැ.

ඩිලාන් මහත්මයා අපි මේ සාකච්ඡා කළ සියලු ම කරුණු සලකා බලා අපිට මහජනතාවට දෙන්න පුළුවන් පණිවුඩය කුමක් ද?

අධ්‍යක්ෂතුමිය නවත්වපු තැනින් ම මම ඒ සඳහා ප්‍රවේශයක් ගන්නම්. මම හිතන්නේ රටක් විදිහට ශ්‍රී ලංකාව ඉන්නේ ඉතා ම සුවිශේෂී සන්ධිස්ථානයක. ශ්‍රී ලංකාව පසු වන්නේ මූල්‍ය අපරාධ මර්ධනය සඳහා වූ ඉතාමත් සුක්ෂම සහ සාර්ථක සුදානමක් අතරතුර. මේක හුදෙක් නීතිමය ක්‍රියාවලියක් පමණක් නෙවෙයි. අපේ රටේ ආර්ථික අනාගතය සහ මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා අනුගමනය කරන ඉතා සුවිශේෂී උත්සාහයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂතුමිය කියපු විදිහට ඉහළ ම දේශපාලන අධිකාරියේ සිට මේක අපේ රටේ සිටින සෑම පුරවැසියෙකුට ම ඉතාමත් වැදගත්. ඒ වගේ ම එතුමිය ප්‍රකාශ කළ ආකාරයට ම අපේ මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු වන්නේ එකිනෙකට සම්බන්ධ වූ ශක්තිමත් පියවර මාලාවක් ඔස්සේ. අපේ සාකච්ඡාවට සැලකිල්ලෙන් අවධානය යොමු කලා නම් එහි අපි කතා කරපු ප්‍රධාන දෙයක් තිබුණා. ඒ කියන්නේ අපරාධවලින් ප්‍රතිලාභ ලැබීමට

අපේ රටේ හිරිඳුණ අනුව වැඩි ම අවදානම තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ. එතකොට රටේ තිබෙන සම්පත් වැඩිපුර ම යෙදවෙන්න ඕනේ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා. විශේෂයෙන් නීතිය බලාත්මක කිරීමේ ආයතන, මූල්‍ය බුද්ධි ඒකකය, මේවා හඳුනාගන්න වාර්තා කරන ආයතන, මේ සම්බන්ධයෙන් හඬු කටයුතු සිදු කරන නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන අවදානම වැඩි ක්ෂේත්‍ර කෙරෙහි තමන්ගේ සම්පත් යෙදවිය යුතුයි.

හෝ අපරාධ සිදු කිරීමට මුදල් යොදා ගැනීම කියන කාරණාවේ දී මේ මුදල් කියන කොටස ඉවත් කළොත්, මේ අපරාධ බිඳ හෙලන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබෙනවා. ඒක මම හිතන්නේ විශ්වාසයක් නෙවෙයි එය යථාර්ථයක් බවට පත් කළ හැකි කරුණක්. මෙය සිදු කිරීමට, අපි මුලින් කතා කලා වගේ ආර්ථිකයේ මෙය පටන් ගන්නේ වාර්තා කරන ආයතන ගනුදෙනුකරුවන් හඳුනා ගැනීම තුළින්. ඉන් පසුව ඔවුන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කරලා යම් අපරාධයකට සම්බන්ධ යැයි සැක කරනවා නම් එය අනීතික ක්‍රියාවකට සම්බන්ධ මුදල් ප්‍රවාහයක් ද වත්කම් ප්‍රවාහයක් ද කියන දේ දැන ගන්නොත් එය සැක කටයුතු ගනුදෙනුවක් විදිහට මූල්‍ය බුද්ධි ඒකකයට වාර්තා කරනවා. ඒ වාර්තා කරපු කරුණු මූල්‍ය බුද්ධි ඒකකයේ විශ්ලේෂණය කිරීමකින් පසු ව වැඩිදුර විමර්ශනය සඳහා නීතිය බලාත්මක කිරීමේ ආයතනවලට යොමු කරනවා. ඔවුන් ඒවා විමර්ශනය කරලා නීතිපති දෙපාර්තමේන්තුව සමග අදාළ නඩු කටයුතු පවරා අදාළ පුද්ගලයින් උසාවිය මගින් වරදකරුවන් කර ඒ හා සම්බන්ධ දේපළ හෝ වත්කම් තිබෙනවා නම් ඒවා පවරා ගැනීම දක්වා කටයුතු කරනවා. මේ සම්පූර්ණ පද්ධතිය කෙතරම් සාර්ථක ව ක්‍රියාත්මක වනවා ද කියන එක තමයි අන්‍යෝන්‍ය ඇගයීම තුළින් බලාපොරොත්තු වන්නේ. අධ්‍යක්ෂතුමිය කීවා

වගේ ම අපේ රට විවෘත ආර්ථිකයක් සමග දැඩි ව සම්බන්ධ වූ රටක්. ඒ නිසා අපේ ආර්ථිකයේ ශක්තිමත් බව තීරණය වෙන්න, අපේ ජාත්‍යන්තර වෙළෙඳාම, ඒ වගේ ම විදේශීය ප්‍රේෂණ, අපේ රටේ ජීවනාලියක් විදිහට අප සලකන සංචාරක කර්මාන්තය, විදේශ ආයෝජන හා විදේශ බැංකු සමග සම්බන්ධතා මේ හැමදේට ම යම්කිසි බලපෑමක් එල්ල වෙන්න පුළුවන් අපි මේ ඇගයීමට නිසියාකාර ව මුහුණ දීලා සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේ නැත්නම්.

මේ සම්පූර්ණ ක්‍රියාවලිය හුදෙක් පත්‍රිකාවක කොටු පුරවන ක්‍රියාවලියක් නෙවෙයි. රටේ කීර්තිනාමය ආරක්ෂා කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය වගේ ම ආරක්ෂිත රටක් ලෙස පැවතීමේ ජාතික වගකීම ඉටු කරන අවස්ථාවක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. එහි දී සියලු ම පාර්ශ්වකරුවන්



වගේ ම සෑම පුරවැසියෙකුට ම වගකීමක් තිබෙනවා. විශේෂයෙන් ම අපේ මූල්‍ය පද්ධතිය ආරක්ෂිත වන තරමට අපේ ආර්ථික ශක්තිමත් වනවා වගේ ම අපේ අනාගතය ද ස්ථාවර වනවා. මේ සියලු ම ප්‍රයත්නවල අවසාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දේශීයවත් විදේශීයවත් විශ්වාසනීය සහ ආරක්ෂිත ආර්ථික අනාගතයක් ගොඩ නැගීමයි.

ඩිලාන් මහත්මයා අවසානයේ පැවසූ දෙයට පොඩි දෙයක් එකතු කරන්න මම කැමතියි. මේ අන්‍යෝන්‍ය ඇගයීම ඉතාමත් වැදගත්. අපි එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත යුතුයි. අපි හිතමු ඇත්තට ම අන්‍යෝන්‍ය ඇගයීමක් තිබුණේ නැහැ කියලා. නමුත් මේ සුදානම් වීම තුළින් මොකක් ද අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ මූල්‍ය පද්ධතිය මුදල් විශුද්ධීකරණය සිදු නොවන, ක්‍රස්තවාදයට අරමුදල සැපයීම සිදු නොවන ඒ වගේම සමූලසාකක අවි සංගුණනය සඳහා මූල්‍යනය සිදු නොකරන මූල්‍ය පද්ධතියක් බව

අපේ මූල්‍ය මූල්‍ය පද්ධතියේ සුපිළිපත් භාවය, අවංක භාවය, සුපිරිසිදු භාවය තහවුරු කර ගැනීමයි. රටක් විදිහට අපේ රටේ අපරාධ මැඩ පවත්වාගෙන අපි ආර්ථිකය ශක්තිමත් කරන්න ඒ වගේ ම රටක් විදිහට අපි අපේ මූල්‍ය පද්ධතිය ස්ථායී කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕනේ. විශේෂයෙන් ම අන්‍යෝන්‍ය ඇගයීමක් තිබුණත් නැතත් අපේ රටේ අපේ මිනිසුන් වෙනුවෙන් අපේ මහජනතාව වෙනුවෙන් මෙය සුරක්ෂිත ආර්ථිකයක් සුරක්ෂිත මූල්‍ය පද්ධතියක් බවට පත් කරන්න මේ දරන වැයම ඉතාමත් වැදගත්. ඒ නිසා අන්‍යෝන්‍ය ඇගයීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට සියලු දෙනා ම එකමුතු වී උත්සාහ කල යුතුයි. මුදල් විශුද්ධීකරණය සහ ක්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම කියන්නේ අපේ රට වෙනුවෙන්, අපේ රට වඩාත් සුරක්ෂිත ඒ වගේ ම දියුණු මට්ටමකට ගෙන යා හැකි තත්ත්වයකට ළඟා කර ගැනීමට අපි කරන කටයුත්තක් නිසා.■

**සාකච්ඡා කළේ - සමන්තිකා යාපා,
සහකාර අධ්‍යක්ෂ
සන්නිවේදන දෙපාර්තමේන්තුව**

මූල්‍ය මුද්ධි ඒකකය සහ එහි කාර්යභාරය පිළිබඳ ව ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත දැක්වෙන දුරකථන හෝ ඊමේල් ලිපින ඔස්සේ සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබා ගන්න.

**011-2477509
dfiu@cbsl.lk**

මෙම සාකච්ඡාව නැරඹීමට පහත QR කේතය Scan කරන්න.



1 කොටස

මෙම සාකච්ඡාව නැරඹීමට පහත QR කේතය Scan කරන්න.



2 කොටස

පිරමිඩ උගුලට හසු නොවෙමු

ඉහාදි පූර්ණිමා
සහකාර අධ්‍යක්ෂ
සන්නිවේදන දෙපාර්තමේන්තුව



ඉක්මනින් සහ පහසුවෙන් මුදල් ඉපැයීමට මිනිසා තුළ පවතින කැමැත්ත නිසාම, විධිමත් නොවන සහ නීත්‍යානුකූල නොවන මුදල් ඉපැයීම් ක්‍රම හෝ මුදල් ව්‍යාපාර කෙරෙහි මිනිසුන් වේගයෙන් නැඹුරුවීමේ ප්‍රවණතාවක් පවතී. එකී ප්‍රවණතාවලින් ප්‍රයෝජන

ගන්නා ජාවාරම්කරුවන් විවිධ ස්වරූපයෙන් පැමිණ මිනිසුන්ගේ මුදල් සුක්ෂම ව උදුරා ගැනීමට උත්සාහ කරයි. මෑත කාලීන ව, ශ්‍රී ලංකාව තුළ ද විවිධ ආයතන සහ පුද්ගලයින් මෙවැනි තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් සිටින අතර පිරමිඩ යෝජනා ක්‍රම

රු: 1,00,000/- ක් පහසුවෙන් උපයන්න!

මුල් තොරොත්ව - Early Promise

ඔබේ දායක මුදල: රු: 5,000/-

මුදල් උපයා ගැනීමට නම් මුදල් බැර කරන්න.

දායක මුදල් ඉල්ලීම - Contribution Request

ප්‍රවේශම් වන්න! ඔබේ හිතවතුන් හරහා විශ්වාසය දිනාගනී.

සමාජ මාධ්‍ය හරහා ඔබ පොළඹවයි.

විශ්වාසය දිනා ගැනීම - Gaining Trust

සියල්ල අහිමි වේ! වංචාවකට හසු වී ඇත.

පොලීසියට පැමිණිලි කරන්න.

වංචාවේ ගොදුර - Victim of Fraud

කිසිවිටකත් නොදන්නා පාර්ශ්වයන්ට මුදල් හුවමාරු නොකරන්න. ප්‍රවේශම් වන්න.

මුදල් හුවමාරු කළ පසු එය අහිමි වේ! වංචාවකට හසු වී ඇත.




ද එවන් තවත් එක් වංචනික ලෙස මුදල් ඉපැයීමට ජාවාරම් කරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන උපක්‍රමයකි.

මෙම ලිපිය මගින්, පිරමිඩ යෝජනා ක්‍රමයක් යනු කුමක්ද, එය හඳුනා ගන්නේ කෙසේද, මේවාට මුදල් නොයෙදවිය යුත්තේ මන්ද යන කරුණු සහ පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳ ව ඇති නීතිමය පසුබිම පිළිබඳ ව සාකච්ඡා කරනු ලැබේ.

පිරමිඩ යෝජනා ක්‍රමයක් යනු කුමක්ද?

පුද්ගලයකු විසින් යම් මුදලක් ගෙවා සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු තවත් අලුත් සාමාජිකයන් බඳවා ගැනීම මත හෝ සාමාජික මුදල වැඩි කිරීම මත මුදල් ඉපැයීමට උත්සාහ කරන වංචනික ආකෘතියක් පිරමිඩ යෝජනා ක්‍රමයක් ලෙස සරල ව හැඳින්විය හැකි ය. මෙම යෝජනා ක්‍රම විවිධ වූ ස්වරූපයේ ආයෝජන ක්‍රම ලෙස හුවා දක්වමින් ජනතාව මූලාවට පත්කර මුදල් ලබා ගැනීමට කටයුතු කරයි. ආකෘතිමය වශයෙන් මෙම යෝජනා ක්‍රමයට නව සාමාජිකයන් බඳවා ගැනීම මත සෑම විට ම එහි ඉහළ ස්ථරයේ සාමාජික ගණනට වඩා පහළ ස්ථරයේ සාමාජික ගණන විශාල වන බැවින් එහි ස්වරූපය පිරමිඩයක හැඩය ගනී. (රූපසටහන 1)




පිරමිඩ යෝජනා ක්‍රමයක් හඳුනා ගන්නේ කෙසේද?

පහත ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් පවතී නම් එය පිරමිඩ යෝජනා ක්‍රමයකි.

- පුද්ගලයකුට සාමාජිකත්වය ලබා ගැනීමට නම් යම් මුදලක් ගෙවිය යුතු වීම.
- එම පුද්ගලයාට මුදල් ඉපැයීමට නම් තවත් සාමාජිකයන් බඳවාගත යුතු වීම.
- එම අලුත් සාමාජිකයන් ගෙවන මුදලින් කොටසක් කලින් සාමාජිකයාට කොමිස් ලෙස ලැබීම.
- “ඉක්මනින් පොහොසත් විය හැකි ය”, “දැන්ම එකතු නොවුනහොත් අවස්ථාව මගහැරේ...” වැනි ආකර්ෂණීය වෙළෙඳ පාඨ භාවිත කිරීම.
- ඔබට යම් භාණ්ඩයක් වැඩි මිලකට මිල දී ගැනීමට සිදුවීම සහ තවත් පුද්ගලයන් එම භාණ්ඩ මිලට ගැනීම සඳහා පෙළඹවීමට සිදු වීම.
- සත්‍ය වශයෙන් ම ආදායම ලබන්නේ, භාණ්ඩ හෝ සේවා අලෙවියෙන් නොව අලුත් සාමාජිකයන් බඳවා ගැනීමෙන් වීම.
- ආයතනය පිළිබඳ පැහැදිලි විස්තරයක් හෝ ලිපිනයක් නොමැති වීම. (බොහෝ විට App එකක් හරහා ක්‍රියාත්මක වීම).
- ඇතැම් විට ලියාපදිංචි වී ඇති ව්‍යාපාර විස්තරය සහ සත්‍ය ව්‍යාපාරය පරස්පර විරෝධී වීම.
- යෝජනා ක්‍රමයේ ඉහළ ම තනතුරු දරන අය හෝ මුල්ම සාමාජිකයන් ඉතා ධනවත් වී ඇති බව ඒත්තු ගැන්වීමට ඔවුන් මිල අධික වාහන, බඩුබාහිරාදිය භාවිත කරන බව පෙන්වීමට උත්සාහ කිරීම.

මෙවැනි පිරමිඩ යෝජනා ක්‍රම කඩා වැටෙන්නේ ඇයි?

ගණිතමය වශයෙන් මෙවැනි පිරමිඩ යෝජනා ක්‍රමයක් සදාකාලිකව පවත්වා ගත නොහැක. මන්දයත්, සාමාජිකයන් සංඛ්‍යාව සෑම මට්ටමක දී ම වැඩි වන විට මුලු ලෝකයේ ම ජනගහනයට වඩා වැඩි සාමාජික සංඛ්‍යාවක් අවශ්‍ය වන මට්ටමට ඉතා ඉක්මනින් ළඟා වන හෙයිනි. එවිට, අලුත් සාමාජිකයන් බඳවාගත නොහැකිව පිරමිඩ යෝජනා ක්‍රමය කඩා වැටෙන අතර, 90% කට වඩා වැඩි පිරිසකට තමා යෙද වූ මුදල් පවා අහිමි වේ.



රූපසටහන 2

අප මෙය ශ්‍රී ලංකාවට ආදේශ කර බලමු. ශ්‍රී ලංකාවේ අලුත උපන් බිළින්දාගේ සිට සියලු ම ජනතාව, එක් පිරමිඩ යෝජනා ක්‍රමයකට මුදල් යෙදවූයේ යැයි සිතන්න. මෙලෙස සියලු දෙනා ම එක් ව එක පිරමිඩ යෝජනා ක්‍රමයකට මුදල් ආයෝජනය කර, එක් අයෙක් තව දෙදෙනෙකු බැගින් පමණක් බඳවා ගතහොත් පිරමිඩ යෝජනා ක්‍රමයේ 24 වන මට්ටම වන විට රටේ ජනගහනයෙන් භාගයකට වඩා පිරමිඩයට මුදල් යොදා අවසන් වේ. තවදුරටත් එය පවත්වාගෙන යෑමට රටේ ජනගහනය ප්‍රමාණවත් නොවේ. එනිසා, මෙම ව්‍යාපාරය 25 වන මට්ටමකට ළඟා වීමකින් තොරව ම කඩා වැටීමට ලක් වේ. (රූපසටහන 2)


මෙය ම, එක් අයෙක් තවත් සිවුදෙනෙකු බැගින් බඳවා ගතහොත් මෙම ව්‍යාපාරය 13 වන මට්ටමට

ළඟා වීමටවත් රටේ ජනගහනය ප්‍රමාණවත් නොවේ. (රූපසටහන 3)

මෙහි දී, මතක තබා ගත යුතු වැදගත් දෙය නම් මෙම උපකල්පනය තුළ ළදරුවන්, පාසල් ළමුන්, රෝගීන් ඇතුළු සියලු දෙනා ඇතුළත් බව ය. එසේ නම්, නව සාමාජිකයන් බඳවා ගැනීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව වැනි රටකට මෙවැනි පිරමිඩ යෝජනා ක්‍රම 5,6 මට්ටමටවත් ළඟා වීමට නොහැකි ව කඩ වැටෙන බව ස්ථිර ය. එනිසා මෙවැනි යෝජනා ක්‍රම සැබවින් ම උගුලකි.

පිරමිඩ යෝජනා ක්‍රමයකට මුදල් නොයෙදවිය යුත්තේ ඇයි?

ක්ෂණික ව මුදල් සෙවීමේ අරමුණින් මෙවැනි යෝජනා ක්‍රමවලට මුදල් ආයෝජනය කිරීමට ගොස් ඔබට විවිධ



වූ පිඩාවන්ට මුහුණ දීමට සිදු වේ. ඉන් කිහිපයක් පහත දක්වා ඇත.

- මෙම යෝජනා ක්‍රමවලට මුදල් යෙදවීමෙන් ඔබ දුක් මහත්සියෙන් උපයාගත් මුදල් ඔබට අහිමි වීම.
- ඔබ නව සාමාජිකයන් බඳවා නොගතහොත් ඔබට ප්‍රතිලාභ හිමි නොවීම.
- ඔබගේ හිතවතුන්, ඥාතීන් මෙවැනි තහනම් යෝජනා ක්‍රමවලට සම්බන්ධ කර ගැනීමෙන් ඔවුන්ගේ මුදල් අහිමි වීමට ඔබ ද වගකිවයුතු වීම සහ ඔබේ හිතවත්කම් පලදු වීම.
- මෙවැනි යෝජනා ක්‍රම පිරමිඩ ජාවාරම් බව තහවුරු වූ විගස ඒවා තහනමට ලක් කිරීම සහ එයට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක වීම.

පිරමිඩ යෝජනා ක්‍රම සම්බන්ධ හිතීමය තත්ත්වය

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තිය අනුව,

(1) මුදලින් හෝ මූල්‍ය වටිනාකමකින් දායකවීමට හෝ මුදල් හෝ මූල්‍ය වටිනාකමක් ගෙවීමට සහභාගිකරුවකුට නියම කරනු ලබන සහ, සහභාගිකරුවකු විසින් උපයනු ලබන ප්‍රතිලාභ

(අ) එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන්ගේ සංඛ්‍යාවෙහි වැඩිවීම මත; හෝ

(ආ) එම යෝජනා ක්‍රමයේ සහභාගිකරුවන් විසින් ගෙවා ඇති දායක මුදල් වැඩිවීම මත,

ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වූ යෝජනා ක්‍රමයක් කිසිම තැනැත්තකු විසින් කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරය කිරීම, පැවැත්වීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම නොකළ යුතු ය.

මේ උපවගන්තියේ කාර්යය සඳහා -

“මුදල්” යන්නෙන් ශ්‍රී ලංකාව විසින් හෝ විදේශීය ආණ්ඩුවක් විසින් නිකුත් කරනු ලබන, පිහිටුවනු ලබන, බලය දෙනු ලබන හෝ භාවිත කරනු ලබන මූල්‍ය ඒකකයක් හෝ හුවමාරු කිරීමේ මාධ්‍යයක් අදහස් වේ;

“මූල්‍ය වටිනාකම” යන්නෙන් මුදල්වලින් බේරුම් කළ හැකි වන හෝ එසේ නොවන හුවමාරු කිරීමේ මාධ්‍යයක් අදහස් වන අතර ඊට, ගබඩා කර ඇති වටිනාකම, ගෙවීමේ සාධන පත්‍ර හෝ ගිණුමට බැර කිරීම යන විධි ද ඇතුළත් වන අතර, රන් කාසි සහ රන් පිණ්ඩයන් ද ඇතුළත් වේ.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන කඩ කරන යම් තැනැත්තෙක් වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී ඔහු අවුරුදු තුනකට නොවැඩි කාලයක් සඳහා දෙආකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත



කිරීමකට හෝ රුපියල් මිලියන එකක් නොඉක්මවන දඩයකට හෝ එම බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු ය. වරද සිදු කරන ලද්දේ සිතාමතාම හෝ දැන දැනම නැතහොත් එම ක්‍රියාව මගින් වෙනත් යම් තැනැත්තකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම වන අවස්ථාවක ඔහු අවුරුදු තුනකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන දෙකක් හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගී කරුවන්ගෙන් ලබාගත් බවට හෙලි වූ නොහොත් හෙලි කරන ලද එකතු මුදලේ දෙගුණයක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා මුදල් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩයකට ද ඔහු යටත් විය යුතු ය.

ඉහත සඳහන් ආකාරයේ කටයුතු සිදු කිරීම හේතුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව තහනම් කර ඇති ආයතන ලැයිස්තුව මේ සමග දැක්වෙන QR කේතය ස්කෑන් කිරීමෙන් ලබාගත හැකි ය.



සමාජිකයා: ඔබ මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල් කුට ජාවාරම්කරුවන්ගේ මනදොළ පින්වීමට නොයොදා, ඔබේ මුදල් ආරක්ෂා කරගන්න.

පිරමිඩ ජාවාරම් යනු කෙටි කලකින් ධනවතෙකු විය හැකි බව මවා පෙන්වන බොරු සිහිනයකි. එහි ස්වභාවය අනුව ම, අවසානයේ දී බහුතරයකට තම මුදල් අහිමි වීම නොවැලැක්විය හැකි ය. එබැවින්,

- පහසුවෙන් මුදල් සෙවීමට යන කෙටි මාවත් විශ්වාස නොකරන්න.
- පැහැදිලි නිෂ්පාදනයක් හෝ සේවාවක් නොමැති ව සිදුකරන ව්‍යාපාරයන්හි ආයෝජන කිරීමෙන් වලකින්න.
- යමෙකු ඔබට බඳවාගැනීම මත පමණක් අධික ලාභ ලබාදෙන බව පවසන්නේ නම්, එය වංචාවක් බව වටහා ගන්න.

මතක තබා ගන්න,

අධික ලාභ ඉක්මනින් ලැබේ යැයි සිහින මාලිගා පෙන්වන පිරමිඩ ජාවාරම්කරුවන්ගේ දැනට ඔබ දුක් මහන්සියෙන් උපයා ගත් ධනය ලබා දී ඔබේ මුදල් අහිමි කරගෙන අමාරුවේ නොවැටෙන්න.

ඔබේ ඔබේ පවුලේ අනාගතය වෙනුවෙන් ඔබ උපයන මුදල්, මෙවැනි පිරමිඩ ජාවාරම්වල ආයෝජනය කිරීමෙන් වැළකී සිටින්න. බුද්ධිමත් වන්න. උගුල්වලට හසු නොවන්න. පිරමිඩවල ආයෝජනය කිරීම තුළින් ඔබ ද නීතිය ඉදිරියේ වරදකරුවකු වන බව වටහා ගන්න.■

මූලාශ්‍ර:

1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනත - Banking Act No.30 1988

මාධ්‍ය නිවේදනය-press_20260225_notice_to_general_public_on_prohibited_pyramid_schemes_s.pdf

අනවසර තැන්පතු භාර ගැනීම එය සිදුවන ආකාරය සහ එය නීති විරෝධී වන්නේ ඇයි?



උදේති ලන්සකාර
 ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ
 සන්නිවේදන දෙපාර්තමේන්තුව

හැඳින්වීම

වර්තමානයේ දී බොහෝ පුද්ගලයන් හෝ යම් යම් සංවිධාන මූල්‍ය නියාමකයින්ගේ නිසි අවසරයකින් තොර ව මහජනතාවගෙන් “මුදල්” තැන්පතු ලෙස රැස් කරන අතර, එය මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට දැඩි අවදානමක් ඇති කරයි. මන්ද, මෙවැනි ක්‍රියාකාරකම් මගින් තැන්පතුකරුවන්ගේ මුදල් ආරක්ෂාවට ඉමහත් තර්ජනයක් මෙන් ම, ඒ තුළින් රටේ මූල්‍ය නීති හා නියාමන රාමුවට පටහැනි ක්‍රියාකාරකම් ද සිදු වන බැවිනි. එබැවින්, අනවසර තැන්පතු භාර ගැනීම සිදුවන ආකාරය පිළිබඳ නිසි අවබෝධය සහ අවධානය මහජනතාව අතර ප්‍රචලිත කිරීම කාලීන ව ඉතා වැදගත් වේ.

මුදල් තැන්පතුව යනු කුමක්ද?

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ අංක 73 (1) වගන්තියට අනුව තැන්පතුව යනු ඉල්ලා සිටි විටෙක හෝ ගෙවීම් කරන තැනැත්තා සහ ගෙවීම් භාර ගන්නා තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තා වෙනුවෙන් එකඟ වූ කාලයක දී අවස්ථානුගත කරුණු මත පොලියක් හෝ අධිමිලක් සහිත ව හෝ රහිත ව ආපසු ගෙවන කොන්දේසි මත ගෙවන ලද මුදල් ප්‍රමාණයකි.

මුදල් තැන්පතු භාර ගැනීමට අවසර ඇති ආයතන මොනවාද?

මහජනතාවගේ මුදල් තැන්පතු භාර ගැනීම, මුදල් ණයට දීම සහ/හෝ ආයෝජනය කිරීම යන කාර්යයන් සිදු කරගෙන යෑම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත සහ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත දැක්වෙන ආයතන වෙත අවසර ලබා දී ඇත.

- බලපත්‍රලාභී වාණිජ බැංකු (Licensed Commercial Banks)
- බලපත්‍රලාභී විශේෂිත බැංකු (Licensed Specialized Banks)
- බලපත්‍රලාභී මුදල් සමාගම් (Licensed Finance Companies)

තවද, මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලින් බැහැර ව, මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සඳහා ආයතන කිහිපයකට අවසර ලබා දී ඇත. ඒවා නම්,

- දැනට බලපවත්නා ලිඛිත නීතියක් මගින් මුදල් ව්‍යාපාර පනත අදාළ වීමෙන් නිදහස් කරනු ලැබූ ආයතන



උදා: සමෘද්ධි බැංකු, ගොවිජන සේවා පනත යටතේ ස්ථාපිත ආයතන සහ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ බලපත්‍රලාභී ආයතන

- සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හෝ පළාත් සභාවක ප්‍රඥප්තියක් යටතේ ලියාපදිංචි වී ඇති සමුපකාර සමිති
- බැංකු පනත යටතේ නිදහස් කර ඇති ආයතන (Building Society ආදිය)

අනවසර තැන්පතු භාර ගැනීම යනු කුමක්ද?

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත අනුව, කිසියම් ආයතනයක් විසින් මුදල් තැන්පතු භාර ගනිමින් මුදල් ණයට දීම සහ කිසියම් ආකාරයකින් මුදල් ආයෝජනය කිරීම හෝ කිසියම් ආකාරයකින් මුදල් ණයට දීම හෝ මුදල් ආයෝජනය කිරීම ව්‍යාපාරයක් ආකාරයෙන් සිදු කරයි නම්, එවැනි ආයතන මුදල් ව්‍යාපාර ලෙස හඳුන්වයි. නමුත්, මූල්‍ය නියාමකයින්ගේ නිසි අවසරයකින් තොර ව තැන්පතු භාර ගන්නා සහ/ හෝ මුදල් ව්‍යාපාර පවත්වා ගෙන යන ඕනෑම පුද්ගලයෙක් හෝ ආයතනයක් අනවසර තැන්පතු භාර ගන්නා පුද්ගලයෙක් හෝ ආයතනයක් ලෙස හැඳින්වෙයි. මෙම පනතට අනුව, නීතිමය බලයකින් තොර ව, මුදල් ව්‍යාපාර පවත්වා ගෙන යෑම මෙන් ම තැන්පතු භාර ගැනීම ද වරදකි.

තවද, එකී පනතට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොර ව, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට “මුදල්”, “මූල්‍යකරණය”, “මූල්‍යය” යන වචන තනි ව හෝ වෙනත් වචන සමග එක් ව හෝ එම තැනැත්තාගේ නමේ හෝ ව්‍යාපාර නාමයේ හෝ කොටසක් ලෙස හෝ භාවිත කිරීම සඳහා අවසර නොලැබේ.

එබැවින්, අනවසර තැන්පතු භාර ගැනීම යනු මූල්‍ය නියාමන අධිකාරියේ නීත්‍යනුකූල අනුමැතියකින් තොර ව මහජනතාවගෙන් “මුදල්” තැන්පතු ලෙස පිළිගැනීම හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාව යි. මෙම ක්‍රියාව මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව අඩපණ කරනු ලබන අතර තැන්පත්කරුවන් සැලකිය යුතු අවදානමකට නිරාවරණය කරයි.

අනවසර තැන්පතු භාර ගැනීමේ පොදු ආකාර:

අනවසර තැන්පතු භාර ගැනීම ආකාර කිහිපයකින් සිදු වන අතර, ඒවා බොහෝ විට මහජනතාවට නීත්‍යනුකූල හා ආකර්ෂණීය අයුරින් පෙනී සිටියි. පහත දැක්වෙන්නේ අනවසර තැන්පතු ලබා ගැනීමේ පොදු ආකාර වේ.

(i) ආයෝජන අවස්ථා ලෙස වෙස්වලාගත් පොත්සි හෝ පිරමිඩ යෝජනා ක්‍රම:

පොත්සි සහ පිරමිඩ යෝජනා ක්‍රම යනු අනවසර තැන්පතු ලබා ගැනීමේ ක්‍රම වේ. වඩාත් ප්‍රචලිත ක්‍රමය වේ. මෙම යෝජනා ක්‍රම සුළු හෝ අවදානමක් නොමැති, ඉහළ, ස්ථාවර හෝ සහතික කළ ප්‍රතිලාභ ලබා දෙන නීත්‍යනුකූල ආයෝජන අවස්ථා ලෙස පෙනී සිටියි. නව ආයෝජනයන්ගෙන් එකතු කරන ලද මුදල් පෙර ආයෝජකයින්ට ප්‍රතිලාභ ගෙවීමට භාවිතා කිරීමත්, ලාභ උපයන ව්‍යාපාරයක් හෝ ආයෝජන ක්‍රියාවන් නොමැති වීමත්, නව සහභාගීවන්නන් අඛණ්ඩ ව ගලා ඒම මත මෙම යෝජනා ක්‍රම සම්පූර්ණයෙන් ම පැවතීමත් පොත්සි ක්‍රමයක ලක්ෂණ වේ.

පිරමිඩ යෝජනා ක්‍රම ද පොත්සි ක්‍රම හා සමානව ම ක්‍රියාත්මක වන නමුත්, ප්‍රතිලාභ උපයා ගැනීම සඳහා සහභාගීවන්නන්ට වෙනත් අය බඳවා ගැනීමට අවශ්‍ය වේ. වැඩි පිරිසක් එකතු වන විට මෙම ව්‍යුහය තිරසර නොවන අතර, එය අවසානයේ බිඳ වැටෙයි. මෙය සිදු වූ විට සහභාගීවන්නන්ගෙන් බහුතරයකට ඔවුන්ගේ මුදල් අහිමි වේ.

එබැවින්, අරමුදල් එකතු කිරීම, ආපසු ගෙවීමට හෝ ප්‍රතිලාභ ගෙවීමට පොරොන්දු වීම සහ නියාමන හෝ අධීක්ෂණයකින් තොර ව ක්‍රියාත්මක වීම හේතුවෙන්, මෙම යෝජනා ක්‍රම, අනවසර තැන්පතු භාර ගැනීමේ යෝජනා ක්‍රම ලෙස සැලකෙයි.

(ii) බලපත්‍ර රහිත සමුපකාර සමිති හෝ මහජන අරමුදල් එකතු කරන ඉතුරුම් වැඩසටහන්:

සමුපකාර සමිති සහ ඉතුරුම් කණ්ඩායම් බොහෝ විට පිහිටුවා ඇත්තේ සාමාජිකයන් අතර සකසුරුවම්කම සහ අන්‍යෝන්‍ය මූල්‍ය ආධාර දිරිමත්



කිරීම සඳහා ය. කෙසේ වෙතත්, මෙවැනි කණ්ඩායම් නිසි ලියාපදිංචියකින් හෝ බලපත්‍රයකින් තොර ව ක්‍රියාත්මක වීම, සාමාජික නොවන අයගෙන් හෝ සාමාන්‍ය ජනතාවගෙන් තැන්පතු භාර ගැනීම හෝ මූල්‍ය රෙගුලාසි මගින් නියම කර ඇති සීමාවන් ඉක්මවා මුදල් ලබා ගැනීම තුළින් අනවසර තැන්පතු ලබා ගැනීම සිදු වේ.

විශේෂයෙන්, බලපත්‍ර රහිත සමුපකාර සමිති හෝ මහජන අරමුදල් එකතු කරන ඉතුරුම් වැඩසටහන් විසින් ස්ථාවර තැන්පතු ලෙස හෝ විශේෂ ආයෝජන යෝජනා ක්‍රම ලෙස නිත්‍ය ඉතුරුම් දායක මුදල් රැස් කරනු ලබයි. මෙම ආයතන නියාමනය නොවන නිසා ඒවාට ප්‍රාග්ධන සංචිත පවත්වා ගැනීම, මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම හෝ විගණනයකට භාජනය වීම අවශ්‍ය නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාජිකයාගේ අරමුදල් වැරදි කළමනාකරණයට, වංචා කිරීමට හෝ හදිසි බිඳ වැටීමේ අවදානමක් පවතී. එමෙන් ම, සමහර ඉතුරුම් වැඩසටහන් නියාමන අනුමැතියකින් තොර ව අවිධිමත් සැලසුම්, ස්ථාවර ප්‍රතිලාභ ගිණුම් හෝ “සාමාජික දායකත්ව” වැඩසටහන් ලෙස ඉදිරිපත් කෙරේ. මේවා නීත්‍යානුකූල ලෙස පෙනෙන්නට තිබුණත්, නීතියෙන් පිට ක්‍රියාත්මක වේ.

(iii) නියාමන අනුමැතියකින් තොරව අසාමාන්‍ය ලෙස ඉහළ සහතික කළ ප්‍රතිලාභ ලබා දෙන සමාගම්

අනවසර තැන්පතු භාර ගැනීමේ තවත් පොදු ආකාරයක් වන්නේ මහජනතාවගෙන් එකතු කරන ලද මුදල් සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ හෝ සහතික කළ ප්‍රතිලාභ ලබා දීමට එකඟ වන සමාගම් ය. සමාජ මාධ්‍ය භාවිත කිරීම, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම, කටිත් කට ප්‍රචාරණය කිරීම තුළින් මෙවැනි සමාගම් ප්‍රචාරණ කටයුතු සිදු කරමින් දේපළ වෙළෙඳාම්, විදේශ විනිමය, ක්‍රිප්ටෝ මුදල්, කෘෂිකාර්මික වගාවන්, භාණ්ඩ වෙළෙඳාම ආදිය තුළින් ඔවුන්ගේ ආයෝජන සිදු කරන බව ප්‍රකාශ කරයි.

මෙවැනි ආකාරයේ ප්‍රතිලාභ තිබුණ ද, මෙම සමාගම් බොහොමයක් සඳහා මූල්‍ය නියාමකයකුගේ වලංගු

බලපත්‍රයක් නොමැති අතර, මෙම සමාගම් අරමුදල් භාවිතා කරන ආකාරය හෙළි නොකරන අතර ආයෝජනයට සැබෑ ආරක්ෂාවක් ලබා නොදේ.

(iv) මහජනතාවගෙන් නැවත ගෙවීමේ පොරොන්දුව මත මුදල් ලබා ගන්නා අවිධිමත් ණය දෙන්නන් හෝ ව්‍යාපාර

අවිධිමත් ණය දෙන්නන් හෝ ව්‍යාපාර මහජනතාවගෙන් ආපසු ගෙවිය යුතු පොරොන්දුව මත අරමුදල් ලබා ගනිමින්, පොළිය හෝ වෙනත් මූල්‍ය ප්‍රතිලාභ ලබා දෙමින් අනවසර තැන්පතු ලබා ගැනීම්වල නිරත වේ.

අනවසර තැන්පතු භාර ගැනීමේ ආයතනවල මුදල් තැන්පතු කිරීමේ ඇති අවදානම් සහ ප්‍රතිවිපාක

(i) තැන්පතුකරුවන්ගේ මුදල් අහිමි වීම

අනවසර තැන්පතු ලබා ගන්නන් නියාමනය නොවන බැවින් ඔවුන් අධීක්ෂණයට හෝ තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමවලට යටත් නොවේ. එවැනි ආයතනයක් බිඳ වැටුණොත් හෝ බංකොලොත් වුවහොත් තැන්පත්කරුවන්ට නීතිමය හෝ මූල්‍ය ආරක්ෂාවක් නොමැත. නැවත මුදල් අයකර ගැනීම බොහෝ විට දුෂ්කර හෝ කළ නොහැකි කාර්යයකි.

(ii) මූල්‍ය වංචා සහ අරමුදල් අවභාවිතය

අනවසර ආයතනවල පාලනය, වාර්තාකරණය හෝ විගණන ප්‍රමිතීන්ට අනුකූල වීම අවශ්‍ය නොවන බැවින් හෝ එසේ සිදු නොවන බැවින්, අනවසර තැන්පතු භාර ගැනීමේ ආයතන බොහෝ වංචනික ක්‍රියාවන් සිදු කරයි.

විශේෂයෙන් රැස් කරන ලද මුදල්, අනවසර ආයතනවල පුද්ගලයින්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා භාවිත කිරීමත්, අනවසර නීති විරෝධී ක්‍රියාවන් සඳහා භාවිත කිරීමටත්, අලුතින් ලබා ගන්නා තැන්පතු කලින් ආයෝජනයකට ගෙවීමටත් යොදා ගනු ලබයි.

මේ ආකාරයෙන් අභ්‍යන්තර පාලන සහ නියාමන අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් මූල්‍ය වංචා කිරීම, ව්‍යාජ වාර්තාකරණය මෙන්ම, මුදල් අවභාවිතය ද අනවසර තැන්පතු භාර ගැනීමේ ආයතන විසින් සිදු කරනු ලබයි.



(iii) මූල්‍ය පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීම

අනවසර තැන්පතු ලබා ගන්නන්ගේ අසාර්ථකත්වය පුළුල් මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු විය හැකි ය. මේ තුළින් විධිමත් මූල්‍ය මාර්ග හරහා ඉතිරි කිරීමට ඇති කැමැත්ත අඩු වීම, මුදල් රඳවා තබා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම මෙන් ම, නීත්‍යානුකූල බැංකු සහ මූල්‍ය ආයතන කෙරෙහි විශ්වාසය බිඳ වැටී, ඒ පිළිබඳ සැක සංකා ඇතිවීම සිදු විය හැකි ය. එමෙන් ම, දුර්වල වූ මහජන විශ්වාසය රටක මූල්‍ය අන්තර්ගතභාවයට ද බලපෑම් ඇති කරයි.

(iv) පද්ධතිමය වශයෙන් මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වීම

අනවසර තැන්පතු ලබා ගැනීමේ ආයතන කඩා වැටීම නිසා තනි පුද්ගලයකුට නොව විශාල පිරිසකට හෝ සැලකිය යුතු අරමුදල් ප්‍රමාණයකට ඇති වන බලපෑම හේතුවෙන් රටක මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වේ. විශේෂයෙන් තැන්පත්කරුවන් ඔවුන්ගේ මුදල් ආපසු ගැනීමට උත්සාහ කළහොත් හදිසි ද්‍රවශීලතා කම්පන ඇති වීමත්, වන්දි හෝ තැන්පතු රක්ෂණ ලබා දීමට සිදුවුවහොත් රජය මත මූල්‍ය පීඩන ඇති වීමත් අනවසර තැන්පතු භාර ගන්නා ආයතන කඩා වැටීම හේතුවෙන් නියාමනය වන ආයතන මත ද බලපෑම් ඇති වීමත් තුළින් ආර්ථික මෙන්ම සාමාජීය පීඩා හා නොසන්සුන්තාවන් මෙන් ම මූල්‍ය වෙළෙඳපොළට ද බාධා ඇතිවිය හැකි ය.

(v) මෙම යෝජනා ක්‍රම කාලයක් සමග බිඳ වැටීම හෝ අතුරුදහන් වීම

අනවසර තැන්පතු යෝජනා මුල් අවස්ථාවේ දී සක්‍රීය ව ක්‍රියාත්මක වුවත් අවසානයේ නව මුදල් ගලා ඒම මන්දගාමී වීම තුළින් හෝ නියාමන අධිකාරීන්ගේ මැදිහත් වීම තුළින් බිඳ වැටේ. මෙම අවස්ථාවේ දී තැන්පතු ආපසු ගෙවීමට නොහැකි වීම තුළින් මහජනතාවට සිය මුදල් අහිමි ව යා හැකි ය.

සමස්තයක් වශයෙන් ගත් කල, අනවසර තැන්පතු භාර ගැනීම මූල්‍ය ස්ථාවරත්වය, පාරිභෝගික ආරක්ෂණය සහ මූල්‍ය පද්ධතියේ අඛණ්ඩතාව

අඩපණ කරන අතර, මෙම අවදානම් අවම කිරීම සඳහා ඵලදායී නියාමනය, මහජන දැනුවත්භාවය සඳහා නීති බලාත්මක කිරීම වැදගත් වේ.

අනවසර තැන්පතු සිදුවන ආකාරය

ඉහතින් සාකච්ඡා කළ පරිදි, අනවසර තැන්පතු භාර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නේ නියාමන අධිකාරියක් අනුමැතියකින් තොර ව යම් යම් පුද්ගලයන් හෝ සංවිධාන විසින් මහජනතාවගෙන් මුදල් එකතු කරන විට දී ය. එය බොහෝ විට නිහඬ ව ආරම්භ වන අතර වැඩි පිරිසක් තම ඉතිරි කිරීම් සිදු කරන විට එහි වර්ධනය සිදු වේ. එබැවින් අනවසර තැන්පතු භාර ගැනීම සිදුවන ආකාරය පහත පරිදි සැකෙවින් දැක්විය හැකි ය.

(i) ඉහළ ආකර්ෂණීය පොලී අනුපාතික ලබා දීම

නීත්‍යානුකූල ව නියාමනය වන බැංකුවලට ලබා දිය නොහැකි ආකර්ෂණීය පොලී අනුපාතික සහ සහතික කළ ලාභ පොරොන්දු වෙමින් මහජනතාව ආකර්ෂණය කරගනු ලබයි. මේවා විශේෂයෙන් “විශේෂ ආයෝජන”, “ස්ථාවර ප්‍රතිලාභ යෝජනා ක්‍රම” හෝ “අවදානම් රහිත ඉතුරුම් සැලසුම්” ලෙස හඳුන්වා දෙනු ලබයි.

(ii) නියාමන බලපත්‍රයක් නොමැති ව ක්‍රියාත්මක වීම

මුදල් භාර ගන්නා පුද්ගලයාට හෝ ආයතනයට බැංකු හෝ තැන්පතු භාර ගැනීම සඳහා අවශ්‍ය බලපත්‍ර නොමැති අතර සමාගම් ව්‍යාපාර නීති යටතේ ලියාපදිංචි වී ඇති බව පවසමින් හෝ, ව්‍යාජ හෝ කල් ඉකුත් වූ බලපත්‍ර භාවිතා කරමින් හෝ නියාමන ආයතනවල අනුමැතිය පිළිබඳ ව කිසිදු සඳහන් කිරීමක් නොකරමින් හෝ මහජනතාවට වංචා කරනු ලබයි. එබැවින් බොහෝ තැන්පත්කරුවන් ද එම ආයතනය හෝ පුද්ගලයා නීත්‍යානුකූල ව ලබා ඇති දැයි යන්න විස්තරාත්මක ව පරීක්ෂා කිරීමෙන් වැළකී සිටියි.

(iii) ආයෝජන ලෙස තැන්පතු වසන් කර දැක්වීම

නියාමනය නොවන තැන්පතු භාරගන්නා පුද්ගලයන් හෝ ආයතන බොහෝ විට “තැන්පතුව” යන වචනය භාවිත කිරීමෙන් වළකියි. ඒ වෙනුවට ඔවුන් සාමාජික ගාස්තු, ආයෝජන දායකත්ව,



ඉතිරි කිරීමේ සැලසුම්, සමුපකාර අරමුදල් ආදී වශයෙන් අරමුදල් හඳුන්වයි.

නමුත් සැබවින් ම, මෙම මුදල් තැන්පතු ලෙස ක්‍රියා කරයි. මන්ද, එම මුදල් නැවත ගෙවිය යුතු අතර, බොහෝ අවස්ථාවල පොලියක් සමග ගෙවීමට පොරොන්දු වීම සිදු කරන බැවිනි.

(iv) විශ්වාසය සහ පෞද්ගලික ජාල භාවිතය

මිතුරන්, පවුලේ පිරිස, ආගමික කණ්ඩායම් හෝ ප්‍රජා ජාල හරහා මුදල් රැස් කරයි. දීමනාව හෝ හිමිකම් විශ්වාසවන්ත පුද්ගලයෙකුට ලැබෙන නිසා, ව්‍යාපාරයට නීත්‍යානුකූල තැන්පතු ලබා ගැනීමට අවසර තිබේ ද යන්න පිළිබඳ ව මිනිසුන් ප්‍රශ්න කිරීමට ඇති ඉඩකඩ බොහෝ අඩු ය.

(v) අවිධිමත් හෝ නොමග යවන සුලු ගිවිසුම්

නිසි නීත්‍යානුකූල ගිවිසුම් වෙනුවට තැන්පත්කරුවන් හට සරල රිසිට්පත්, අතින් ලියන ලද සටහන්, සාමාජික කාඩ්පත් හෝ වාචික සහතික ලබා දෙනු ලබයි. මෙම ක්‍රියාවලිය නීති විරෝධී තැන්පතු භාර ගැනීමක් ද යන්න ජනතාවට පැහැදිලි ව නොතේරෙන තත්ත්වයක් ඇති කරලීම සඳහා “ආයෝජන”, “ඉතිරි කිරීමේ සැලසුමක්” හෝ “සාමාජික දායකත්වයන්” වැනි අපැහැදිලි වචන භාවිතා කරයි.

(vi) මුල් තැන්පතුකරුවන්ට නව සාමාජිකයන්ගෙන් රැස් කරන ලද මුදල් ගෙවීම

විශ්වාසය අඛණ්ඩ ව පවත්වා ගැනීම සඳහා මුල් සහභාගීවන්නන්ට තැන්පත්කරුවන් එකතු කරන ලද මුදල් භාවිතා කරමින් පොළිය හෝ ප්‍රතිලාභ ගෙවනු ලබයි. මෙය මෙවැනි ආයතන පිළිබඳ ව නීත්‍යානුකූලභාවය මෙන් ම සාර්ථක ව්‍යාපාරයක් යැයි හුවා දැක්වීමට මිත්‍යාවක් නිර්මාණය කරන අතර වැඩි පිරිසක් මුදල් තැන්පත් කිරීමට දිරිමත් කරයි.

(vii) කටිත් කට පැතිරවීම

වැඩි පිරිසක් මෙම යෝජනා ක්‍රම වටා එකතු වන විට යෝජනා ක්‍රම වේගයෙන් වර්ධනය වේ. මුලින් එකතු වූ පිරිස්වලට ලාභ/ප්‍රතිලාභ ගෙවීම් ලැබෙන බවට සමාජගත වීම තුළින්, දැකීමෙන්

හෝ ඇසීමෙන් අන් අයගේ මෙම යෝජනා ක්‍රම පිළිබඳ ව ඇති සැකය දුරු කර විශ්වාස කළ හැකි දෙයක් ලෙස ඉස්මතු කරනු ලබයි. එනම්, අනෙක් පිරිස් මුදල් ලබා ගන්නා බව දැකීම නිසා සැකය අඩු වන අතර, ඒ හේතුවෙන් මෙම ක්‍රියාවලිය පිළිබඳ ව බලධාරීන්ට හඳුනා ගැනීමට සහ මේවා නවත්වා දැමීමට වැඩි කාලයක් ගත වේ.

අනවසර තැන්පතු ලබා ගැනීම නීති විරෝධී වන්නේ ඇයි?

අනවසර තැන්පතු ලබා ගැනීම නීති විරෝධී වන්නේ එය මහජනතාව මූල්‍යමය හානිවලට නිරාවරණය කරන අතර ම, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට තර්ජනයක් වන බැවිනි. එබැවින්, තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම සහ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය සහතික කිරීම සඳහා රජය තැන්පතු ලබා ගැනීමේ ක්‍රියාවලිය නියාමනය කරයි.

බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද මහජන මුදල් භාර ගැනීම දැඩි නියාමනයකට යටත් කටයුත්තකි. එබැවින් අදාළ නියාමන අධිකාරියේ අනුමැතියක් නොමැති ව, නීතිමය අවසරයක් නොගෙන තැන්පතු ලබා ගැනීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සැලකෙයි. ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු කිහිපයකි.

(i) මහජන මුදල් සඳහා ආරක්ෂාව සහතික නොවීම

තැන්පතු බොහෝවිට මිනිසුන්ගේ ජීවිත කාලය පුරා ම සිදු කරනු ලබන ඉතුරුම් වේ. පෙර සඳහන් කළ පරිදි බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම්වලට පමණක් තැන්පතු භාර ගැනීමට අවසර ඇත. මන්ද එවැනි ආයතන ප්‍රමාණවත් මූල්‍ය අරමුදල්, නියමිත වාර්තා සහ විගණන ඉදිරිපත් කිරීම සහ අවදානම් කළමනාකරණය පිළිබඳ ව දැඩි නීති රීති අනුගමනය කිරීම සහ පාරිභෝගික ආරක්ෂණය සඳහා යාන්ත්‍රණයක් අනුගමනය කරන බැවිනි. බලපත්‍රයක් නොමැති ආයතන තැන්පතු භාර ගත්ත ද, එවැනි ආයතන නියාමනයට යටත් නොවන බැවින් මහජනතාව විසින් තැන්පත් කරනු ලබන මුදල්වල ආරක්ෂාව පිළිබඳ ව කිසිදු සහතිකයක් නොමැත. ඒවා කඩා වැටුණහොත් මහජන මුදල් සම්පූර්ණයෙන් අහිමි වී යා හැකි ය. එබැවින් අනවසර තැන්පතු



භාර ගන්නා ආයතනවල මුදල් තැන්පත් කිරීම අවදානම්කාරී වන අතර, මහජන මුදල් සඳහා කිසිදු ආරක්ෂාවක් ලබා නොදෙයි.

(ii) පවත්නා නීතිමය රාමුවට අනුකූල නොවී කටයුතු කිරීම

1988 අංක 30 දරන බැංකු පනත (Banking Act) සහ 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත (Finance Business Act) අනුව, මහජන තැන්පතු ලබා ගැනීමට අවසර ඇත්තේ බලපත්‍රලාභී බැංකුවකට හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමකට ය. එබැවින් රටේ පවතින නීතිය අනුව, මහජන තැන්පතු ලබා ගැනීමට බැංකු හෝ බලපත්‍රලාභී මූල්‍ය ආයතන ලෙස ලියාපදිංචි වීම සිදු කළ යුතු ය. එසේ නොමැති ව, මුදල් භාර ගැනීම නීති විරෝධී වන අතර, එසේ නොමැති ව කටයුතු කිරීම දඩ මුදල් ගෙවීමට, ව්‍යාපාර නතර කිරීමට හෝ සිර දඬුවම් ලැබීමට හේතු විය හැකි ය.

(iii) රටක මූල්‍ය වංචා සහ මුදල් අපහරණ සිදුවීමට හේතුවක් වීම

මෑත ඉතිහාසය තුළ අනවසර තැන්පතු එකතු කර ජනතාව මූල්‍යවට පත් කෙරුණු අවස්ථා ගණනාවක් වාර්තා වී ඇත. නීතිමය නියාමනයක් නොමැති ආයතන හරහා මුදල් එකතු කිරීම, මෙන්ම පිරමිඩ, පොන්සි වැනි වංචා ක්‍රම හරහා මුදල් අපහරණය සිදු වීමට ඇති අවස්ථාවන් වළක්වා ගත යුතු ය. තව ද, මෙවැනි ක්‍රියාකාරකම් ආරම්භයේ දී විශ්වාසය මත ගොඩනැගෙන අතර පසු ව මුදල් සමග අතුරුදහන් වේ. එබැවින් රටක මූල්‍ය වංචා වැළැක්වීම සඳහා අනවසර තැන්පතු භාර ගැනීම නීති විරෝධී වේ.

(iv) මූල්‍ය පද්ධතිය ස්ථාවර ව පවත්වා ගැනීමට බලපෑම් ඇති වීම

මහජන මුදල්වලින් විශාල ප්‍රමාණයක් නියාමන නොවන ආයතනවල රැඳී පැවතීම රටක මූල්‍ය පද්ධතිය අස්ථාවර වීමට හේතුවක් විය හැකි අතර, එය සමස්ත ආර්ථිකයට ම අහිතකර බලපෑම් ඇති කළ හැකි ය. එබැවින් රජයක් දැඩි නීති ක්‍රියාත්මක කර, එය පාලනය කිරීමට කටයුතු කළ යුතු ය. මන්ද, ශක්තිමත් නියාමනය සහ මහජනතාව තුළ

රටක මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය රැක ගැනීම අතිශය වැදගත් වන බැවිනි. ඒ අනුව, අනවසර තැන්පතු ලබා ගැනීම මූල්‍ය පද්ධතියක ස්ථාවරත්වයට බලපෑම් එල්ල කළ හැකි ය.

සමස්තයක් ලෙස සලකා බැලීමේ දී, අනවසර තැන්පතු ලබා ගැනීමේ ආයතන යනු මූල්‍ය නියාමනයකින් හෝ නිසි අවසරයක් ලබා ගැනීමෙන් තොර ව මහජනතාවගෙන් මුදල් එකතු කර ගන්නා ආයතන වේ. මෙවැනි ආයතන බොහෝ විට තැන්පත්කරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඉහළ ප්‍රතිලාභ හෝ සහතික කළ ඉක්මන් ලාභ ලබා දෙයි. ඒවා ආයෝජන යෝජනා ක්‍රම, සමූපකාර සමිති හෝ අවිධිමත් ඉතුරුම් කණ්ඩායම් මුටුවෙන් ක්‍රියාත්මක විය හැකි ය.

බොහෝ අවස්ථාවල දී මුල් ආයෝජකයින්ට නව ආයෝජකයින්ගේ මුදල් භාවිත කර මේවායෙහි ඇති නීත්‍යානුකූලභාවය පිළිබඳ ව්‍යාජ හැඟීමක් ආයෝජකයන් තුළ ඇති කරමින් මුදල් ගෙවනු ලබයි. කෙසේ වෙතත්, කාලයත් සමග එම නව අරමුදල් ගලා ඒම මන්දගාමී වන විට අනවසර තැන්පතු භාර ගැනීමේ යෝජනා ක්‍රම බිඳ වැටෙන අතර, එමගින් සහභාගීවන්නන් බහුතරයකට සැලකිය යුතු මූල්‍ය පාඩුවලට මුහුණ දීමට සිදු වේ.

මෙවැනි ආකාරයේ ක්‍රියාවන් සිදු වනුයේ ආක්‍රමණශීලී අලෙවිකරණය, සමාජ මාධ්‍ය ප්‍රචාරය, සමාජය තුළ ඇති ජාල හරහා මෙන්ම කටිත් කට ව්‍යාප්ත වීමෙනි. අනවසර තැන්පතු භාර ගන්නා වංචාකරුවන් රටේ ජනතාවගේ ඇති අඩු මූල්‍ය දැනුවත් භාවය, ආර්ථික දුෂ්කරතා මෙන්ම ඉහළ පොලී අනුපාතික සහ ප්‍රතිලාභ සඳහා ඇති දැඩි ආශාව ආදී තත්ත්වයන්ගෙන් අයුතු ප්‍රයෝජන ගෙන රටේ ජනතාව මෙවැනි යෝජනා ක්‍රම වෙත ආකර්ෂණීය කරගනු ලබයි.

එබැවින්, අනවසර තැන්පතු භාර ගැනීමේ ආයතනවල මුදල් තැන්පත් කිරීම ඉතාමත් අවදානම්කාරී වන අතර, මහජන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා සුරක්ෂිත මෙන් ම නිසි නියාමනයකින් යුතු ආයතනවල මුදල් තැන්පත් කිරීමට ජනතාව වග බලා ගත යුතු ය.

ආශ්‍රිත ග්‍රන්ථ:

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත

අනවසර මුදල් ව්‍යාපාර සහ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම



ඒ. ජේ. ජී. අමිත්
 ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ
 බැංකු නොවන මූල්‍ය අධීක්ෂණ දෙපාර්තමේන්තුව

ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් ඒ හා සමාන ඉහළ අවදානමක් දරමින් විවිධ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීම තාර්කික පුද්ගලයෙකුගේ ලක්ෂණයක් වුවත්, එම ආයෝජනයන් සඳහා නිසි ප්‍රතිලාභයක් නොලැබෙන මෙන් ම, අවසානයේ දී එම ආයෝජනය කරන ලද මුදල් ද අහිමි වී එම ආයෝජන ක්‍රම ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම බවට හඳුනා ගන්නා අවස්ථා බොහොමයක් පැවතීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මෙබඳු අවස්ථාවල දක්නට ලැබෙන වඩාත් අහඹුවෙන් කරුණ වන්නේ, සැබෑ ව්‍යාපාරයක් නොමැති, ඇදහිය නොහැකි ඉතා ඉහළ ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වන අනවසර මුදල් ව්‍යාපාරවල යෙදෙන සහ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම හඳුන්වා දෙන පුද්ගලයින් හෝ ආයතන වෙත මහජනතාව විසින් දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් ආයෝජනය කිරීමයි. තව ද, එවැනි ආයෝජන සමාජයට හා ආර්ථිකයට දැඩි ලෙස පීඩා ගෙන දෙන අතර අර්ථාන්විත මෙන්ම සුරක්ෂිත ලෙස රටක මහජනතාව විසින් ආයෝජන සිදු කරන්නේ නම් එය සමාජීය සහ ආර්ථික ප්‍රගමනයට බලපායි. එබැවින්, අනවසර මුදල් ව්‍යාපාරවලට සහ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රමවලට හසු නොවීමට නම් අනවසර මුදල් ව්‍යාපාර සහ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් බවක් ලබා තිබීම අනිශ්චය වැදගත් වේ.

අනවසර මුදල් තැන්පතුවක් සහ මුදල් ව්‍යාපාරයක් යනු කුමක් ද?

පොලියක් සහිත ව හෝ රහිත ව, ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ දෙන ලද මුදල් ප්‍රමාණයක් “තැන්පතුවක්” ලෙස සරල ව අදහස් වේ. ඒ අනුව, තැන්පතුවක් ලෙස සැලකීමට ලබා ගත් මුදල නැවත ගෙවීමේ කොන්දේසිය තිබීම අනිවාර්ය වේ.

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 73(1) වගන්තියට අනුව “තැන්පතුව” යන්නෙන්, ඉල්ලා සිටි විටෙක හෝ ගෙවීම් කරන තැනැත්තා සහ ගෙවීම් භාරගන්නා තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තන් වෙනුවෙන් එකඟ වූ කාලයක දී හෝ අවස්ථානුගත කරුණු මත, පොලියක් හෝ අධි මිලක් සහිත ව හෝ රහිත ව, ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ගෙවූ මුදල් ප්‍රමාණයක් අදහස් වේ. මුදල් ගෙවීමක් සිදු වුවත් මෙම නිර්වචනයට යටත් නොවන අවස්ථා ගණනාවක් මුදල් ව්‍යාපාර පනතේ දක්වා ඇත.

තැන්පතු භාර ගනිමින් මුදල් ණයට දීම හෝ ආයෝජනය කිරීම හෝ “මුදල් ව්‍යාපාරයක්” ලෙස සරල ව අදහස් වේ. මුදල් ව්‍යාපාර පනතේ 74 වගන්තියට අනුව “මුදල් ව්‍යාපාර” යන්නෙන් තැන්පතු භාර ගැනීමේ ව්‍යාපාරය සහ මුදල් ණයට දීම හෝ යම් කවර ආකාරයකින්



හෝ මුදල් ආයෝජනය කිරීම හෝ ඒ දෙක ම සිදු කිරීම අදහස් වේ. ඒ අනුව, මුදල් ව්‍යාපාරයක් ලෙස සැලකීමට තැන්පතු භාරගෙන තිබීම අනිවාර්ය වේ.

ඒ අනුව, නීතිමය අවසරයක් නොමැතිව මහජන තැන්පතු භාර ගන්නා හෝ එවැනි තැන්පතු භාර ගනිමින් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යන ඕනෑ ම පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ “අනවසර මූල්‍ය ආයතනයක්” ලෙස හඳුන්වනු ලබන අතර, මුදල් ව්‍යාපාර කටයුතු විධිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට හඳුන්වා දුන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි 2 වන වගන්තියට අනුව එසේ අධිකාරි බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන යෑම සහ තැන්පතු භාර ගැනීම අපරාධමය වරදක් වේ.

මෙහි දී දැන ගත යුතු තවත් කරුණක් වන්නේ, මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීමකින් තොර ව පෞද්ගලික මුදල් යොදා ගනිමින් මුදල් ණයට දීමේ ව්‍යාපාරයක් පමණක් පවත්වා ගෙන යෑම මුදල් ව්‍යාපාරයක් ලෙස නොසැලකෙන බවය. කෙසේ වෙතත්, මෙවැනි ණය දෙන ආයතන විසින් තම පාරිභෝගිකයින් වෙත මෑත කාලීන ව සිදු කරන ලද අකටයුතුකම් හේතුවෙන් සහ ඒ සම්බන්ධයෙන් ඇති වූ මහජන විරෝධය සලකා බලා එවැනි ණය ලබා දෙන ආයතන ද නියාමනය කිරීමේ අරමුණින් ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරියක් පිහිටුවීමට රජය විසින් කටයුතු කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකාවේ දැනට නියාමනයට ලක් නොවන මුදල් ණයට දෙන හා ක්ෂුද්‍රමූල්‍ය ණය සපයන ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීම සඳහා යෝජිත ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. මෙම පනත බලාත්මක කිරීමෙන් පසු, ක්ෂුද්‍රමූල්‍ය හා ණය ලබාදෙන ආයතන, එකී පනතේ විධිවිධාන යටතේ නියාමනයට සහ අධීක්ෂණයට යටත් වේ.

මහජනතාවගෙන් මුදල් තැන්පතු භාරගනිමින් එම මුදල් ණයට දීම සහ/හෝ ආයෝජනය කිරීම සිදු කරමින් මුදල් ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත සඳහන් ආයතන වෙත අවසර ලබා දී ඇත.

- බලපත්‍රලාභී වාණිජ බැංකු (Licensed Commercial Banks)
- බලපත්‍රලාභී විශේෂිත බැංකු (Licensed Specialized Banks)
- බලපත්‍රලාභී මුදල් සමාගම් (Licensed Finance Companies)

www.cbsl.gov.lk යන ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය මගින් මුදල් ව්‍යාපාර කටයුතුවල නිරත විය හැකි ආයතන සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු දැන ගත හැක.

මුදල් ව්‍යාපාර පනතෙහි 3 වන වගන්තිය යටතේ පහත සඳහන් ආයතනවලට එම පනතෙහි විධිවිධාන අදාළ නොවන බව දක්වා ඇත.

- 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත බැංකු
- 1988 අංක 30 දරන බැංකු පනත (සංශෝධිත) යටතේ නිදහස් කර ඇති ආයතන

උදා: නිවාස සමිති ආදිය

- සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ හෝ පළාත් සභාවක ප්‍රඥප්තියක් යටතේ ලියාපදිංචි වී ඇති සමූපකාර සමිති
- තත්කාලයේ බලපවත්නා යම් ලිඛිත නීතියක් මගින් මෙම පනත අදාළ වීමෙන් නිදහස් කරනු ලැබූ ආයතනයක්

උදා: සමෘද්ධි බැංකු, ගොවිජන සේවා පනත යටතේ ස්ථාපිත බැංකු සහ ක්ෂුද්‍රමූල්‍ය පනත යටතේ බලපත්‍ර ලබා දී ඇති ආයතන ආදිය

මෑත කාලීන ව ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම බහුලව සමාජගත වීම දක්නට ලැබුණු බව තොරහසකි. මෙවැනි යෝජනා ක්‍රම සමාජ මාධ්‍ය හරහා මහජනතාව වෙත ප්‍රවීණව වන බව දක්නට ලැබේ. බොහෝ ආයෝජන යෝජනා ක්‍රම ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම ලෙස හඳුන්වා දීමට හේතුව වන්නේ සැබෑ නිෂ්පාදනයක් නොකොට හුදෙක් මහජනතාව රවටා මුදල් ලබා ගැනීමේ අරමුණින් මෙම



ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වීමයි.

උදාහරණයක් ලෙස පහත ආකාරයට ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළ හැක.

| ආයෝජන මුදල (රු.) | මාසික ප්‍රතිලාභ අනුපාතය | වර්ෂ අවසාන ප්‍රතිලාභය (රු.) | වර්ෂ පහ අවසාන ප්‍රතිලාභය (රු.) |
|------------------|-------------------------|-----------------------------|--------------------------------|
| 100,000 | 15% | 280,000 | 1,000,000 |
| 1,000,000 | 15% | 2,800,000 | 10,000,000 |
| 10,000,000 | 15% | 28,000,000 | 100,000,000 |

අනවසර මුදල් ව්‍යාපාරවලට සහ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රමවලට ජනතාව ආකර්ෂණය වන්නේ කෙසේද?

ඇඳහිය නොහැකි ඉතා අසාමාන්‍ය ඉහළ පොලියක් ලබා දෙන බව පැවසීම හේතුවෙන් අනවසර මුදල් ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට ජනතාව යොමු වේ. ඊට අමතර ව, අවසරලත්/බලපත්‍රලාභී ආයතනවල ව්‍යාපාර නාමවලට සහ සන්නම් නාමවලට ආසන්න නාම යොදා ගැනීම මගින් මහජනතාව රැවටීමට ලක් කෙරෙයි. තව ද, සමාජයේ ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයන් ඇසුරු කරන බව පෙන්වීම සහ ජනමාධ්‍ය ඇසුරු කරන බව පෙන්වීම මගින් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කිරීම ද දැකිය හැකි ය.

තවත් ප්‍රධාන කාරණයක් වන්නේ සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි වී ඒ සඳහා ලැබෙන ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කරමින් එය තැන්පතු භාරගැනීම සහ මුදල් ව්‍යාපාර පවත්වාගෙන යෑමට රජයෙන් ලද අවසරයක් ලෙස හුවා දැක්වීම මගින් ජනතාව තුළ විශ්වාසයක් ඇති කිරීමට කටයුතු කිරීමයි. මෙහි දී මතක තබා ගත යුතු කරුණ වන්නේ හුදෙක් සමාගම් පනත යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි වීම මගින් පමණක් ම මුදල් ව්‍යාපාර පනතේ අර්ථ දක්වා ඇති ආකාරයේ මුදල් තැන්පතු භාර ගැනීමට සහ මුදල් ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවසර හිමි නොවන බවයි.

විවිධාකාර වූ ණය ගිවිසුම් හෝ අවබෝධතා ගිවිසුම් භාවිත කිරීම, ණය සාධන පත්‍ර භාවිත කිරීම (වෙක්පත්, පොරොන්දු නෝට්ටු ආදිය), ආයෝජන සැලසුම්

හඳුන්වා දීම, ණයකර නිකුත් කිරීම, අත්‍යන්‍ය මුදල් (vදුරළුමක කමරරුබජහ) භාවිත කිරීම, වෙළෙඳ දැන්වීම් නැරඹීම (o කකදුජන), දේශීය හා විදේශීය කොටස් වෙළෙඳපොළ ආයෝජන අවස්ථා ලබා දෙන බව පැවසීම ආදී විවිධ මුහුණුවර ඔස්සේ අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය සඳහා විවිධ පුද්ගලයන් විසින් මහජනතාව පොළඹවා ගනු ලබයි.

විශේෂයෙන්, ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම ඉදිරිපත් කරන අය විසින් ඉතා ආකර්ෂණීය ලෙස ඉදිරි මාස හයකට, වසරකට, වසර පහකට ආදී ලෙස මෙන් ම ඉතා විශාල ප්‍රතිලාභ මුදල් සඳහන් කරමින් සකසන ලද ප්‍රතිලාභ සැලසුම් ඉදිරිපත් කරමින් ජනතාවගේ ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කෙරෙයි. මෙම සැලසුම් සමඟ ආකර්ශනීය ඡායාරූප ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන්නේ මහජනතාවගේ අවධානය ලබා ගැනීමටයි. තවද, නිශ්චිත මාසික ආදායම් ලබන අය මෙම ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම වෙත යොමු කර ගැනීමේ අදහසින් මාසික වාරික ක්‍රමයට ද මෙම යෝජනා ක්‍රමවල ආයෝජනය කළ හැකි බව ප්‍රචාරණය කිරීම ද වර්තමානය වන විට දැක ගත හැකි ය.

අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය කිරීමේ අවදානමක් පවතී ද?

කිසිදු මහන්සියකින් තොර ව, ඉතා කෙටි කාලීන ව, ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අපේක්ෂාවට ගිජු වීම නිසා අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය කිරීමේ අවදානම පිළිබඳ ව අවධානය ගිලිහීම අරුමයක් නොවේ. එවැනි, ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් තම මුදල් අහිමි වූ අවස්ථා කොතෙක් අත්දකින්නට ලැබුණ ද, ඇතමුත් එවැනි ව්‍යාපාරවල ම මුදල් ආයෝජනය කරනුයේ හුදෙක් ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එහි ඇති අවදානම පිළිබඳ ව නොසලකා හරිමිනි. පහත සඳහන් අවස්ථා වෙත අවධානය යොමු කිරීමෙන් අනවසර මුදල් ව්‍යාපාරවල ආයෝජනය කිරීමේ ඇති අවදානම පැහැදිලි වේ.

- අනවසර මුදල් ව්‍යාපාර නියාමනයට හා සුපරීක්ෂණයට ලක් නොවීම.
- බලපත්‍රලාභී බැංකු සහ මුදල් සමාගම්වල කරන ලද තැන්පතු සඳහා වන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය, අනවසර මුදල් ව්‍යාපාර



සඳහා අදාළ නොවීම.

- නිසි විමර්ශනයකින් පසුව, අනවසර මුදල් ව්‍යාපාරවල නිරත වන පුද්ගලයින් / ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කරනු ලැබීම.
- එම ව්‍යාපාර පවත්වාගෙන යන ආයතන සහ පුද්ගලයින් බොහෝ විට නීත්‍යානුකූල නොවන ව්‍යාපාරවලට ද යොමු විය හැකි බැවින් එයට සම්බන්ධ වූ තැන්පත්කරුවන් ද අනවශ්‍ය නඩු කටයුතුවලට පැටලීම.
- අනවසර මුදල් ව්‍යාපාර වෙත තැන්පතු ගලා ඒම ක්‍රමයෙන් අඩපණ වූ විට එවැනි ව්‍යාපාර වැසී යෑම හේතුවෙන් තැන්පත්කරුවන්හට තම ආයෝජන මුදල නොලැබීම.
- අනවසර මුදල් තැන්පතු ලබා ගත් පුද්ගලයින් මිය යෑම, විදේශ ගත වීම, අතුරුදහන් වීම හේතුවෙන් තම මුදල් පිළිබඳව විමසීමට හෝ කිසිවෙකුත් නොමැති වීම.
- පුද්ගලයින් විසින් තම විශ්‍රාම දිවිය ගත කිරීමට, දරුවන්ගේ අධ්‍යාපනය, සැත්කම් ආදී වැදගත් අවස්ථාවන් සඳහා ඉතිරි කරගත් මුදල් වැඩි පොළියක් අපේක්ෂාවෙන් උක්ත ව්‍යාපාරවල ආයෝජනය කිරීමෙන් එම මුදල් අහිමි වූ විට තමන්ගේ සහ දරුවන්ගේ අනාගතය අඳුරු වීම.
- මුදල් ණයට ලබාගෙන ඉතා ඉහළ අවදානමක් ඇති මෙවැනි ව්‍යාපාරවල යෙදවීමෙන් තමා ණයකරුවෙකු බවට පත්වීම.

යථාදිග නොවන ප්‍රතිලාභ ගෙවීම මගින් අනවසර මූල්‍ය ආයතන තව තවත් මූල්‍යමය වශයෙන් අස්ථාවර භාවයට පත්වන බැවින්, එවැනි ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන යෝජනා ක්‍රමවල දිගුකාලීන පැවැත්මක් අපේක්ෂා කළ නොහැකි ය. එම නිසා, කෙටි කාලීන පැවැත්මක් සහිත එවැනි ආයතන හෝ යෝජනා ක්‍රම වැසී යෑම නියතයක් වනවා සේ ම එවැනි ව්‍යාපාරවල ආයෝජනය කරන්නන්ගේ සම්පූර්ණ මුදල නැවත ලැබීම සිදු නොවනු ඇත. විශේෂයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වන ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම ඉදිරිපත් කරන අය විසින් ඉතා කෙටි කාලීන ව ආයෝජන මුදල් එක්රැස් කර අතුරුදන් වීමෙන් එවැනි යෝජනා ක්‍රමවල ආයෝජනය කළ අයගේ මුදල් නොලැබීම අත්දැකූ කරුණකි.

මෙහි දී මතක තබා ගත යුතු විශේෂ කරුණක් ඇත. එනම්, අධිකාරී බලයක් නොමැතිව පවත්වාගෙන යනු ලබන අනවසර මුදල් ව්‍යාපාරයක යම් ආයෝජනයක් සිදු කරනු ලබන පුද්ගලයෙකු ද, වරදක් සිදු කිරීමට වක්‍ර ආකාරයෙන් අනුබල දීමේ පදනම යටතේ දණ්ඩනයට ලක්වීමේ අවදානමකට යටත්ව කටයුතු කරන බවයි.

අනවසර මුදල් ව්‍යාපාරවලට හසු නොවී තම මුදල් රැක ගන්නේ කෙසේ ද?

මුදල් ආයෝජන සඳහා සැබෑ ප්‍රතිලාභයක් ලබා ගැනීමට හොඳ ම විසඳුම වන්නේ මුදල් ව්‍යාපාරවල යෙදීමට අධිකාරී බලයක් ඇති මූල්‍ය ආයතනවල ආයෝජනය කිරීමයි. අසාමාන්‍ය ඉහළ ප්‍රතිලාභවලට ගිණු නොවී සැබෑ ප්‍රතිලාභයක් වෙනුවෙන් විවක්ෂණශීලීව ආයෝජන තීරණ ගැනීමට ආයෝජකයින් වග බලා ගත යුතු ය. එම නිසා, මුදල් තැන්පත් කිරීමට පෙර සිය තැන්පතුවේ ඇති අවදානම සහ ප්‍රතිලාභය විශ්ලේෂණය කරමින් අනවසර මුදල් ව්‍යාපාර පවත්වාගෙන යන ආයතන සම්බන්ධයෙන්;

- තැන්පතු භාරගැනීමට සහ මුදල් ව්‍යාපාර පවත්වාගෙන යෑමට අවසරලත් මූල්‍ය ආයතනයක් ද,
- බලපත්‍රලාභී බැංකු හා මුදල් සමාගම් වැනි අවසරලත් මූල්‍ය ආයතන විසින් පිරිනමනු ලබන පොලී අනුපාතික අභිබවා මෙම අනවසර මූල්‍ය ආයතන සහ පුද්ගලයන් විසින් ඉතා කෙටි කාල පරාසයක් තුළ ඉතා විශාල වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන්නේ කෙසේ ද,
- සිය තැන්පතුවේ ඇති අවදානම සහ ප්‍රතිලාභය විශ්ලේෂණය කිරීම,
- එම අනවසර මූල්‍ය ආයතන වෙත කවර ආකාරයක ආර්ථික ශක්‍යතාවක් පවතී ද,
- විශේෂයෙන් ම තැන්පත් කළ මුදල සහ ප්‍රතිලාභ මුදල් නොලැබුණු විට එය තමන්ට දරා ගත හැකි ද,
- මෙවැනි ආයතන මෙහෙයවන පුද්ගලයින් කවුරුන් ද ඔවුන්ගේ ආර්ථික පසුබිම කුමක් ද, සහ
- එවැනි ව්‍යාපාර පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දීම



වැනි කරුණු පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් මෙම අනවසර මුදල් ව්‍යාපාරවලට සහ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රමවලට හසු වීමෙන් වැළකිය හැකි ය. අසාමාන්‍ය ඉහළ ප්‍රතිලාභවලට ගිණු නොවී සැබෑ ප්‍රතිලාභයක් වෙනුවෙන්, මුදල් ව්‍යාපාරවල යෙදීමට අධිකාරී බලයක් ඇති මූල්‍ය ආයතනවල ආයෝජනය කරමින් බුද්ධිමත් ව ආයෝජන තීරණ ගැනීම මහජනතාවගේ වගකීමකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති වගකීම කුමක් ද?

මුදල් ව්‍යාපාර පනතට පටහැනි ව මහජන තැන්පතු භාරගනිමින් අනවසර මුදල් ව්‍යාපාර කටයුතුවල නිරතවන පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් සහ එවැනි අයෝජනවල අවදානම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇති එක් වගකීමකි. එමෙන් ම, එම පුද්ගලයන් සහ ආයතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට සහ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බලය ඇත.

මේ සම්බන්ධයෙන් මහජනතාව ඉටුකළ යුතු යුතුකම් කුමක් ද?

තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීමේ දී රැවටිලිකාරයින්ට හසු නොවී, ඉහළ පොලී අනුපාත සහ වරප්‍රසාදවලට රුචි නොවී ඉතා අධික අවදානම් ඇති අනවසර මුදල් ව්‍යාපාරවල සිදු කරන

අයෝජනවලින් වැලකී බුද්ධිමත් ව කටයුතු කිරීමට මහජනතාව වගබලා ගත යුතු ය.

තව ද, අනවසර මුදල් ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන පිළිබඳ තොරතුරු දැනගත් විගස 0112477504 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීමෙන් හෝ dsnbfi@cbsl.lk යන විද්‍යුත් ලිපිනයට ඊමේල් පණිවිඩයක් එවීමෙන් හෝ අධ්‍යක්ෂ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ලිපියක් යොමු කිරීමෙන් හෝ තොරතුරු වාර්තා කළ හැකි ය. එම තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ සහ ඔවුන් විසින් ලබා දෙන එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳී සිටී.

එසේ ම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය විමර්ශන කටයුතු සඳහා තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලුම් කරනු ලැබූ විට එම තොරතුරු කඩිනමින් ලබා දී, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත උපරිම සහායක් ලබා දීම තුළින් ඉහත කී අනවසර මුදල් ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සහ ආයතන තවදුරටත් රට පුරා ව්‍යාප්ත වීම අවම කිරීමට හැකිවනු ඇත.

අසිරුවෙන් උපයාගත් මුදල් වංචනිකයින්ගෙන් ආරක්ෂා කර ගනිමු !

- මූලාශ්‍රය :
1. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත
 2. 1988 අංක 30 දරන බැංකු (සංශෝධිත) පනත